

Ceylon Government Gazette

Published by Authority.

No. 5,821—FRIDAY, NOVEMBER 29, 1901.

PART I.—General: Minutes, Proclamations, Appointments, and General Government Notifications.
PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.
PART IV.—Marine and Mercantile
PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III. — Provincial Administration.

	PAGE		PAGE
Land Sales :—		Land Acquisition Notices ...	3298
Western Province ...	3267	Land Resumption Notices ...	—
Central Province ...	3268	Notices under Ordinance No. 1 of 1897 ...	3297 & <i>Suppl.</i>
Northern Province ...	3272	Abstracts of Season Reports ...	—
Southern Province ...	3276	Notices under "The Forest Ordinance" ...	—
Eastern Province ...	—	Sales of Arrack, Opium, and Toll Rents ...	3323
North-Western Province ...	3279	Miscellaneous Provincial and District Notices:—	
North-Central Province ...	3280	Sales of Salt and Timber ...	—
Province of Uva ...	3290	Notifications of Close Season, Infected Areas, &c. ...	—
Province of Sabaragamuwa ...	3292	Specifications under "The Irrigation Ordinance" ...	—

LAND SALES IN THE WESTERN PROVINCE.

Notice of Sale of Two Valuable Blocks of Crown Land at Slave Island adjoining the Roman Catholic Burial Ground.

NOTICE is hereby given that the Hon. the Government Agent, Western Province, will receive offers at any time up to December 30, 1901, noon, for the sale of the under-mentioned allotments of Crown Land, situated in Slave Island in Ward No. 8, within the Municipality of Colombo.

2. The person making the highest offer will be required to deposit one-tenth of the amount offered and fees on the day of acceptance of offer, and must pay the balance within one month thereafter.

3. On payment of the balance purchase money due, the purchaser will be placed in possession of the land, subject to the following conditions, viz. :—That the purchaser shall erect on the lots purchased by him, within two years of the complete payment by him of the purchase money, buildings on plans to be approved by Government. In default of the erection of buildings as described above, the sale will, at the end of the above-mentioned two years, be declared null and void, and one-half only of the amount paid will be restored to the purchaser, the balance being forfeited to the Crown.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,

R. W. IEVERS,
Acting Colonial Secretary.

Lot.	Preliminary plan 10,975.	Situation—Slave Island.	Extent.
	Name of Land.	Name of Claimant.	A. R. P.
10227	—	Crown	0 1 7
10228	—	do.	0 0 18-75
3267			C 1

කොළඹ කොමිෂනර්වරයාගේ රෝමානු සොහොන් භූමියට යාව පිහිටි ආණ්ඩුව සන්තක දිවන බිම්කැබලි දෙකක් (2) විකිණීමේ ප්‍රසිද්ධ පත්‍රයයි.

කොළඹ නගරයේ කොමිෂනර්වරයාගේ නොමිමර 8 වෙනි කොමිෂනර්වරයාගේ කුල පිහිටා තිබෙන මෙහි පහත පෙන්වන බිම්කැබලි දෙක (2) ලබන දෙසැම්බර් මස 30 වෙනි දින වනතුරු බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාගේ විසින් ඒ සම්බන්ධ ඉල්ලීම් පත්‍ර බාරගනු ලැබේ.

2. වැඩිම ඉල්ලුම කලාපී අය විසින් ඔහුගේ ඉල්ලීමේ ගනනින් දහයෙන් පංගුවක් ($\frac{1}{10}$) සහ ගාස්තුද විකිණීමේ දිනේදීම ගෙවනට ඕනෑවත් හැර එතැන් පටන් මාසයක් ඇතුළතදී ඉතිරි මුදල් ගෙවනට ඕනෑය.

3. ඉතිරි මුදල ගෙවනු ලැබූ තැනදී, මිලේටගත් අයවලුන්ට ඒ ඉඩම් මෙහි පහත සඳහන් කරන කොන්දේසිවලට යටත්කර භාරදෙනු ලබනවා ඇත, එනම්:—ගැනුම්කාරයා විසින් සියලුම මුදල් ගෙවා අවසානකර දීමේ පටන් අවුරුදු (2) ඇතුළතදී වෙම්වල ගොඩනැගිලි ගොඩනගනට, ඕනෑය. එකී ගොඩනැගිලි නියම කාලයතුල ගොඩනගනට නොයෙදුනොත් එකී ඉඩම්වල විකිණීම අවලංගුවෙනවා පමණක් නොව, ගැනුම්කාරයා විසින් ගෙවනට යෙදුන මුදලෙන් දෙකෙන් කොටසක් පමණ ආපසු දෙන්නට යෙදෙනවා පමණක් නොව, අනිත් දෙකෙන් පංගුව ආණ්ඩුව සන්තක වෙනවා ඇත.

මෙම ඉඩම් ගැණ වැඩිදුර විස්තර සර්වේයර්ජනරාල්වරයාගේගෙන්ද, විකිණීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාගේගෙන්ද දැනගනට පුළුවන.

ගරුභර උතුමානත්වතත්සේගේ ආඥාවලෙස,
 ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
 වැඩබලන මහසෙක්‍රයාරිස් වමහ.

සිතියම 10,975. පිහිටීම—කොමිෂනර්වරයාගේ.

නො.	අයිතිකාරයාගේ නම.	ප්‍රමාණය.
10227	ආණ්ඩුව	0 1 7
10228	එම	0 0 18.75

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,827, C. P. Colonial Secretary's Office, Colombo, November 15, 1901.

ON Wednesday, January 22, 1902, at 12 noon, the Assistant Government Agent for the Nuwara Eliya District will put up to auction, at his office in Nuwara Eliya, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Uda Hewaheta division of the Nuwara Eliya District of the Central Province. Preliminary plan 4,773. Village—Wegama.

Lot.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
12875	Mr. P. C. Briscoe for Mr. P. E. Sewell	Crown	Patana, &c.	17 1 20

Upset price,—Rs. 15 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Nuwara Eliya.

By His Excellency's command,
 R. W. LEVERS,
 Acting Colonial Secretary.

No. 1,827, C. P.

වම 1901 ක්‍රම නොවැම්බර් මස 15 වෙනි දින කොළඹ මහසෙක්‍රයාරිස් උත්තාත්සේගේ කන්තෝරුවේදී.

මධ්‍යම දිසාවේ නුවරඑළියේ උපඒජන්තාධිපතිවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1902 ක්‍රම ජනවාරි මස 22 වෙනි දින මුද්‍රා දායක දවල් 12ට නුවරඑළියේ කවිවේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

මධ්‍යම දිසාවේ නුවරඑළිය පලාතේ උඩගේවාහැලේ කොමිෂනර්වරයාගේ පිහිටා තිබෙන බිම්කැබලි ලක්. සිතියම 4,773. ගම—වැගම.

නො.	ඉල්ලුම්කාරයා.	අයිතිකම් කියන්නා.	අත්දම.	මහස. අ. රු. ප.
12875	පී. ජී. සුවල් මහතා වෙ නුවර පී. ඩී. බිරිස්කෝ මහතා	ආණ්ඩුව	පහත	17 1 20

අක්කරයක් රුපියල් 15 ගනනේ තක්සේරුකර තිබේ.

මේ ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේයර්ජනරාල්වරයාගේගෙන්ද, විකිණීමේ කොන්දේසි ගැන නුවරඑළියේ උපඒජන්තාධිපතිවරයාගේගෙන්ද දැනගත හැක.

ගරුභර උතුමානත්වතත්සේගේ ආඥාව ලෙස,
 ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
 වැඩබලන මහසෙක්‍රයාරිස් වමහ.

No. 1,828, C. P.

Colonial Secretary's Office,
Colombo, November 13, 1901.

ON Monday, December 30, 1901, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Four allotments of land situated in the Udunuwara division of the Kandy District of the Central Province.
Preliminary plan 4,984. Village—Hiddaulla.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A. R. P.	Rs.	
13362	Havanahena	Crown	Tea	2	2	17 50
13363	Navankumburawatta	do.	do.	0	0	12 50
13364	Kapukumburahena	do.	Jungle	6	0	26 10
13365	Do.	do.	do.	0	1	4 10

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency's command,
R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 1,828, C. P.

වම් 1901 ක්ව කොවැම්බු මස 13 වෙනි දින කොළඹ
මහසෙක්කාරිස්උන්කාන්සේගේ කන්තෝරුවේදිග.

මෙම දිසාවේ ගෞරවනීයවූ ඒජන්තඋන්කාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1901 ක්ව දෙසැම්බු මස 30 වෙනි සඳුදින දවල් 12ට මහනුවර කම් මේරියේදී වෙන්දේසිකර විකුණීමට යෙදෙනවා ඇත.

මෙම දිසාවේ මහනුවර පලාතේ උඩුනුවර කොමිසියානේ පිහිටා තිබෙන බිම්කැබලි හතරක්.

සිතියම 4,984.

කො.	ගම.	ඉඩමේ නම.	අත්දම.	අක්කරයක් මිඳු කන්ට පවත්.	
				මහත. ගන්නගනන.	රු.
13362	හිද්දවුල්ල	තැවනේසේන	කේ	2	2 17 50
13363	එම	කවන්කුඹුරේ වත්ත	එම	0	0 12 50
13364	එම	කපුකුඹුරේ සේන	කැලේ	6	0 26 10
13365	එම	එම	එම	0	1 4 10

මේ ඉඩම් ගැණ වැඩිදුර තොරතුරු සර්වේයර්ජනරාල් උන්කාන්සේගෙන් දැනගත්ව ගැනීමත් ඇර, විකිනි කොන්දේසි ගැන තොරතුරු මධ්‍යම දිසාවේ ගෞරවනීයවූ ඒජන්තඋන්කාන්සේගෙන් දැනගත හැකිවේ.

ගරුගර උතුමානන්වකන්සේගේ ආඥාවලෙස,
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
වැඩබලන මහසෙක්කාරිස් වර්ග

No. 1,829, C. P.

Colonial Secretary's Office,
Colombo, November 19, 1901.

ON Wednesday, January 8, 1902, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Ten allotments of land situated in the Pata Hewaheta division of the Kandy District of the Central Province.
Preliminary plan 2,520.

Lot.	Village.	Name of Land.	Description.	Extent.	
				A. R. P.	Rs.
Q 2	Medagama	Dambagahapitiyahena	Lantana jungle	2	1 19
R 2	Do.	do.	do.	2	3 19
L 3	Do.	Amunelangehena	do.	1	1 24
M 3	Do.	Moragettewatta	do.	1	1 19
O 3	Do.	do.	do.	1	0 34
P 3	Do.	do.	do.	1	1 35
T 3	Do.	Kaluadandawatta	do.	2	2 32
W 3	Do.	do.	do.	0	3 24
B 18	Do.	Galapitamadittahena	do.	0	3 7
D 18	Do.	Galbokkehena	do.	1	3 6

Upset price,—Rs. 10 per acre.

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency's command,
R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 1,829, C. P.

වම් 1901 ක්වු මක්කෝලො ෧෧ 19 වෙනි දින කොලම්

මහසෙක්කාරිස්ලන්තාන්සේගේ කන්කෝරුවේදිය.

මධ්‍යම දිසාවේ ගෞරවනීය ඒජන්තරාජ්‍යාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1902 ක්වු ජනවාරි මස 8 වෙනි වූදදින දවල් 12ට මහනුවර කම් වෙරිසේදි වෙන්දේසිකර විකුනන්ව යෙදෙනවා ඇත.

මධ්‍යම දිසාවේ මහනුවර පලාතේ පානහේවාහැලේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි දහයක්.

සිතියම 2,520.

කො.	ගම.	ඉඩමේ නම.	අත්දම.	මහත.
				අ. රු. ප.
Q 2	මැදගම	දඹුනහපිටියේහේන	හිතුරු කැලේ	2 1 19
R 2	එම	එම	එම	2 3 19
L 3	එම	අමුතලගහේන	එම	1 1 24
M 3	එම	මොරගැට්ටේවත්ත	එම	1 1 19
O 3	එම	එම	එම	1 0 34
P 3	එම	එම	එම	1 1 35
T 3	එම	කළුමාදන්වේවත්ත	එම	2 2 32
W 3	එම	එම	එම	0 3 24
B 18	එම	ගලපිටමඩියාගේ හේන	එම	0 3 7
D 18	එම	ගල්බොක්කේහේන	එම	1 3 6

අක්කරයක් රුපියල් 10යේ හිට පවත්ගැනී විකුණන්ව යෙදේ.

මෙම ඉඩම් ගැණ වැඩිදුර තොරතුරු සර්වේයර්ස්කරුලන්තාන්සේගෙන් දැනගන්ව හැකිවත් ඇර, විකි නිමේ කොන්දේසි ගැණ තොරතුරු මධ්‍යම දිසාවේ ගෞරවනීය ඒජන්තරාජ්‍යාන්සේගෙන් දැනගත හැකිවේ.

ගරුකර උතුමානන්වතන්සේගේ ආඥාව ලෙස,

ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
වැඩබලන මහසෙක්කාරිස් වම්හ.

No. 1,830, C. P.

Colonial Secretary's Office,
Colombo, November 23, 1901.

ON Wednesday, January 15, 1902, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Udunuwara division of the Kandy District of the Central Province.

Preliminary plan 2,973.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent.
					A. R. P.
M 380	Arawwawela	Kekiripitiya	Crown	Chena	3 1 6

Upset price,—Rs. 20 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency's command,

R. W. JEVERS,
Acting Colonial Secretary.

No. 1,830, C. P.

වම් 1901 ක්වු නොවැම්බර් මස 23 වෙනි දින කොලම්

මහසෙක්කාරිස්ලන්තාන්සේගේ කන්කෝරුවේදිය.

මධ්‍යම දිසාවේ ගෞරවනීය ඒජන්තරාජ්‍යාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1902 ක්වු ජනවාරි මස 15 වෙනි වූදදින දවල් 12ට මහනුවර කම් වෙරිසේදි වෙන්දේසිකර විකුනන්ව යෙදෙනවා ඇත.

මධ්‍යම දිසාවේ මහනුවර පලාතේ උඩුතුවර කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි.

සිතියම 2,973.

කො.	ගම.	ඉඩමේ නම.	අත්දම.	මහත.
				අ. රු. ප.
M 380	අරව්වාවෙල	කැකිරිපිටිය	හේන	3 1 6

අක්කරයක් රුපියල් 20 හිට පවත්ගැනී විකුණන්ව යෙදේ.

මේ ඉඩම් ගැණ වැඩිදුර තොරතුරු සර්වේයර්ස්කරුලන්තාන්සේගෙන් දැනගන්ව හැකිවත් ඇර, විකිනීමේ කොන්දේසි ගැණ තොරතුරු මධ්‍යම දිසාවේ මහනුවර ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යාන්සේගෙන් අසා දැනගත හැකිවේ.

ගරුකර උතුමානන්වතන්සේගේ ආඥාව ලෙස,

ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
වැඩබලන මහසෙක්කාරිස් වම්හ.

No. 1,831, C. P.

Colonial Secretary's Office,
Colombo, November 24, 1901.

ON Wednesday, January 22, 1902, at 12 noon, the Assistant Government Agent for the Nuwara Eliya District will put up to auction, at his office in Nuwara Eliya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Walapane division of the Nuwara Eliya District of the Central Province.

Preliminary plan 5,023. Village—Tibbotugoda.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.
13429	Pussalapitiyawagalehena	Jayasekera Punchi Sinno Appuhami	Chena	3 0 8
Preliminary plan 5,024. Village—Tibbotugoda.				
13433	Pallawattahena	Galegedara Appuhami	Chena four years old	4 1 13
13436	Do.	do.	Chena cultivated in 1901	2 3 0

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Nuwara Eliya.

By His Excellency's command,
R. W. IEVERS,
Acting Colonial Secretary.

No. 1,831, C. P.

විෂි 1901 ක්වු නොවැලිබු මස 24 වෙනි දින කොළඹ මහසෙනෙහිකාරිස්උත්තාත්සේනේ කන්දෝරු මඩය.

විෂි 1901 දිනාලි නුවරඑළියේ උපවිජ්ජනනනාත්සේන විසින් ලේඛිතව සඳහන් වූ ආණ්ඩුව සත්කම දඩම් ආණ්ඩුවේ කිසිදු ප්‍රකාරයට විෂි 1902 ක්වු ජනවාරි මස 22 වෙනි දින වූ බදු දුල් 120 නුවරඑළියේ කවුච්චියේදී වෙන්දේසිකර විකුණනු ලබන බව දෙසනවා ඇත.

විෂි 1901 දිනාලි නුවරඑළියටලාගේ වලපගේ කොළඹාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 3ක්.
පිටිතම 5,023. ගල—පිහිටුවනුයෙයි.

නො.	දඩම් නම.	ලේඛිතකාරයා.	අන්දම.	මහත. අ. රු. ප.
13429	පුස්සලපිටියේ වගලේනේන	ජයසේකර පුජා විසින්ගෝ අප්පුහාමි	හේන	3 0 8
පිටිතම 5,024.				
13433	පල්ලේවත්තේනේන	ගලගෙදර අප්පුහාමි	අවුරුදු 4 වසසැති හේන	4 1 13
13436	එම	එම	1901කේ වැඩකරපු හේන	2 3 0

අක්කරකක් රූපියල් 10 ගනනේ තක්සේරුකර තිබේ.

මෙම දඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්තනඋත්තාත්සේනගේද, විකිනීමේ කොන්දේසි ගැණ නුවරඑළියේ උපවිජ්ජනනනාත්සේනගේද දැනගත හැක.

ගරුකර උතුමානවතත්සේනේ ආඥාව ලෙස,
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
වැඩබලන මහසෙනෙහිකාරිස් වමිත.

No. 1,832, C. P.

Colonial Secretary's Office,
Colombo, November 25, 1901.

ON Wednesday, January 22, 1902, at 12 noon, the Assistant Government Agent for the Nuwara Eliya District will put up to auction, at his office in Nuwara Eliya, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Uda Hewaheta division of the Nuwara Eliya District of the Central Province.

Preliminary plan 5,038. Village—Bambaragama.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.
13456	Bathmadelagodapatana	J. M. D. Banda	Patana suitable for paddy	2 0 4

Upset price,—Rs. 10 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Nuwara Eliya.

By His Excellency's command,
R. W. IEVERS,
Acting Colonial Secretary.

No. 1,832, C. P.

වර්ෂ 1901 කවු නොවැලිබු දිස 25 වෙනි දින කොළඹ
මහසෙනෙහිකාරිස්ථානයේදී කන්තෝරුවේදී.

මහලු දිසාවේ කුමරුන්ගේ උපදේශනාදායකයන්ගේ විසින් මෙහි පහත සඳහන් වෛස ආණ්ඩු සන්තක ඉඩම
ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1902 කවු ජනවාරි මස 22 වෙනි දින බදාදා දවල් 12ට කුමරුන්ගේ
කම්මේරියේදී වෙන්දේසිකර විකුණනව මෙසේ දන්වා ඇත.

මහලු දිසාවේ කුමරුන්ගේ උපදේශනාවේ කොමිෂියන් විසින් මෙහි විවිධ කම්මකරුවන්ගේ
සියලුම 5,038. ගම—බරගම. අයිතිකරු කියන්නා—ආණ්ඩුව.

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අත්දම.	මහස. අ. රු. ප.
13456	බන්වැඩිලොංගාඩපහන	ජේ. ඇම්. ඩී. බන්ධා	අස්සද්දත්ව සෑහන පහන	2 0 4

අක්කරයක් රුපියල් 10 ගනනේ කන්තෝරුවක තිබේ.

මේ ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේශ්චන්ද්‍රන්තානේදී, විකිනීමේ කොන්දේසි කුමරු
වර්ෂ 1902 උපදේශනාදායකයන්ගේදී දැනගතහැක.

ගරුකර උතුමානන්වනන්ගේ ආණ්ඩුවලය,

ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
වැඩබලන මහසෙනෙහිකාරිස් වහම.

LAND SALES IN THE NORTHERN PROVINCE.

No. 368, N. P.

Colonial Secretary's Office,
Colombo, November 16, 1901.

ON Wednesday, January 8, 1902, at 12 noon, the Government Agent for the Northern Province will put
up to auction, at his office in Jaffna, the under-mentioned portions of Crown Land, on the terms authorized by
Government.

Twenty-seven allotments of land situated in the Valigamam, &c., divisions of the Jaffna District of the
Northern Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price	
				A.	R.	per Acre.	
				P.	Rs.		
8914	Chunnakam	U. Sithamparam	Abandoned lane	0	0	2	480
8915	Do.	do.	do.	0	0	6	480
Preliminary plan 2,397. Claimant—Crown.							
8748	Vannarponnai west	—	Cocoanut garden	0	0	2.50	320
8749	Do.	—	Tank	0	1	25.50	10
8750	Do.	—	do.	0	1	24	10
8751	Do.	—	Cocoanut garden	0	0	0.12	320
8752	Do.	—	Tank	0	1	7.87	10
8753	Do.	—	Cocoanut garden	0	0	0.62	320
Preliminary plan 2,471. Claimant—Crown.							
8893	Pungdutivu east	S. Somasundarayyar	Open swampy land	23	0	27	12
Claimant—Parupatham.							
U 233	Pungdutivu east	S. Somasuntharayyar	Open swampy land	5	2	28	12
Preliminary plan 2,470. Claimant—Crown.							
8890	Vadirykurichy	S. Sapathippillai	Waste	4	2	32	15
8891	Do.	S. Sittampalam	do.	2	2	23	15
Preliminary plan 821. Claimant—Crown.							
2543	Vannankeni	Kathirkamar Thampar	Tank and waste	5	1	25	10
Preliminary plan 2,518. Claimant—Crown.							
8948	Arialai	S. Kankasabai	Waste	1	0	0	10
8949	Do.	do.	Field	0	0	7	10
8950	Do.	do.	do.	0	0	22	10
Preliminary plan 2,396. Claimant—Crown.							
8747	Chavakachcheri	Sinnathanby Murukar	Waste	12	2	30	10
Preliminary plan 2,464. Claimant—Crown.							
8883	Varanyidaikkurichy	Rev. R. C. Hastings	Garden land	0	0	20	20
Preliminary plan 2,466. Claimant—Crown.							
8885	Navatkully	M. Nakamuttukurukkal	Waste	0	3	28	10
Preliminary plan 2,499. Claimant—Crown.							
8911	Kaithadi	K. Muthalithamby	Waste	1	0	16	10
8912	Do.	S. Thamothari	do.	4	3	5	10
8913	Do.	—	do.	0	2	5	15
Preliminary plan 2,494. Claimant—Crown.							
8908	Tumpalai	Kannappar Kandiah	Sandy	5	2	25	10

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
U 168	Ussan	Preliminary plan 2,171.	Claimant—Crown.	0 0 20	10
1523	Karampakam	—	—	0 2 15	10
1533	Do.	—	—	0 1 8	10
3794	Tunnalai	Preliminary plan 1,150.	Claimant—Crown. Tank	0 0 13	10

Further information regarding these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Jaffna.

By His Excellency's command,
R. W. IEVERS,
Acting Colonial Secretary.

No. 363, N. P.

கொலோனியல் சர்க்கிற்றத்தார ஆபிசில்,
கொழும்பு, 1901 ம் (வரு) கார்த்திகைமீ 16 ந். வ.

1902 ம் ஆண்டு தைமாதம் 8 ந் திகதியாகிய புதன்கிழமைவில் பகல 12 மணியளவில் யாழ்ப்பாணத்திலுள்ள ஆபிசில் வட மாகாணத்து கவறணமேந்து ஏசனறவர்கள் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிசூறிய காணித்துண்டுகளை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குறி விற்றகப்படும்.

27 காணித்துண்டுகள், வட மாகாணத்து யாழ்ப்பாண மிஸ்திரிகளின் வலிகாமம் வடககும் மறுபகுதி விலிருக்கின்றது.

இல.	சூறிச்சி.	சேன்விக்காரணின் பெயர்.	விவரம்.	அ. ரு. ப.	ஏசனறவர்களுக்கு சரிப்பு விலை.
8914	சுன்னாகம்	வே. சிதம்பரன்	பாலியாத ஒழுங்கை	0 0 2	480
8915	ஓடி	ஓடி	ஓடி	0 0 6	480
பிளான இலககம் 2,500. உரித்தாளர்—முடி.					
8743	வண்ணார்பண்ணை	—	தென்னந்தோட்டம்	0 0 2.50	320
8749	மேற்கு	—	சீளம்	0 1 25.50	10
8750	ஓடி	—	சீளம்	0 1 24	10
8751	ஓடி	—	தென்னந்தோட்டம்	0 0 0.12	3.0
8752	ஓடி	—	சீளம்	0 1 7.87	10
8753	ஓடி	—	தென்னந்தோட்டம்	0 0 0.62	320
பிளான இலககம் 2,471.					
8893	புங்குத்திடி கிழக்கு	எஸ். சோடசந்தர ஐயர்	சதககு நிலம்	23 0 27	12
உரித்தாளர்—பறுபதம்.					
U 223	ஓடி	எஸ். சோடசந்தர ஐயர்	ஓடி	5 2 28	12
பிளான இலககம் 2,470. உரித்தாளர்—முடி.					
8890	வதிரிகுறுறிச்சி	சபாபகிப்பின்னா	தரிசு	4 2 32	15
8891	ஓடி	சி. சிற்றம்பலம்	தரிசு	2 2 23	15
பிளான இலககம் 821.					
2543 1/2	வண்ணான்கேணி	கடிகாமா தம்பா	குளமும் தரிசும்	5 1 25	10
பிளான இலககம் 2,518.					
8943	அரியாலே	சி. கனகசபை	தரிசு	1 0 0	10
8949	ஓடி	—	வயல்	0 0 7	10
8950	ஓடி	—	வயல்	0 0 22	10
பிளான இலககம் 2,396.					
8747	சாவகச்சேரி	சின்னத்தம்பி முருகர்	தரிசு	12 2 30	10
பிளான இலககம் 2,464.					
8883	வரணிஇடைக்குறிச்சி	கேஸ்கிவஸ் ஐயர்	தோட்டநிலம்	0 0 20	20
பிளான இலககம் 2,466.					
8885	நாவற்குளி	மு. நாகமுத்துக்குருசுகள்	தரிசு	0 3 28	10
பிளான இலககம் 2,489.					
8911	கைதம்	ஏ. முத்தலித்தம்பி	தரிசு	1 0 16	10
8912	ஓடி	ச. தாமோதரி	தரிசு	4 3 5	10
8913	ஓடி	—	தரிசு	0 2 5	15
பிளான இலககம் 2,494.					
8908	குமடலை	கண்ணப்பா கந்தையா	மணல்தறை	5 2 25	10

இல.	குறிச்சி.	கேள்விகாரணின பெயர்.	விபரம்.	ஏக்கரான கச்சரிப்பு	
				வீசாலம். அ. நூ. ப.	வீ. ரூ.
U 168	உசன	பிளான இலக்கம் 2,171.	—	0 0 20	10
1523	காமபகம்	—	—	0 2 15	10
1538	ஓடி	—	—	0 1 8	10
3794	துன்னூலை	பிளான இலக்கம் 1,150.	—	0 0 13	10

இந்த காரணிகளைக் குறித்த மேலதனமான விபரங்களை சேர்வையா ஜெனரல் துரை அவர்களிடத்தம் விற்பனவின கொந்திசைக்குறித்து யாழ்ப்பாணம் ஏசுமெந்து ரையவர்களிடத்தும் கேட்டறியலாம்.

மகோத்தமா அவர்களினது கட்டளையின்படி,

ஆர். டபிள்யூ. ஐயர்வாஸ்,
இராசாங்க விஜிதரின வேலைபார்ப்பவர்.

No. 369, N. P.

Colonial Secretary's Office,
Colombo, November 20, 1901.

ON Monday, December 30, 1901, at 12 o'clock noon, the Government Agent for the Northern Province will put up to auction, at his office in Jaffna, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Tenmaradchi, &c., divisions of the Jaffna District of the Northern Province.

Preliminary plan 255.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
493	Elutumadduval north	—	Scrub	66 2 0	10
494	Do.	—	do.	41 2 24	10
8057	Veddakkadu	Preliminary plan 2,204. K. Sinniah	Forest, thick	127 3 18	25

Further information respecting these lands may be ascertained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Jaffna.

By His Excellency's command,

R. W. IEVERS,
Acting Colonial Secretary.

No. 369, N. P.

கொலோனியல் சக்கிரத்தார் ஆபிசில்,
கொழும்பு, 1901 ம் ஆண்டு நவம்பர் மாதம் 20 நாள்.

1901 ம் ஆண்டு மார்ச்சு மாதம் 30 நாள் திகதி திங்கட்கிழமை மத்தியானம் 12 மணி யளவில் யாழ்ப்பாணம் கச்சேரியில் தன் ஆபிசில் வட மாகாணத்து கவர்ணமேந்து ஏசுமெந்து ரையவர்களால் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிசூரிய காணித்துண்டுகளை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பெருந்தப்பிரகாரம் ஏலத்திற் கூறி விற்கப்படும்.

3 காணித்துண்டுகள், வட மாகாணத்து யாழ்ப்பாணம் மிகு திறிச்சின தெனமரூட்சி பூநகரிப் பகுதியி லிருக்கின்றன.

பிளான இலக்கம் 255. உரிததாளி—முடி.

இல.	குறிச்சி.	கேள்விகாரணின பெயர்.	விபரம்.	தரிப்பு விலை ஏக்கரோ	
				வீசாலம். அ. நூ. ப.	ரூ.
493	எழுதுமெட்டு வானவடக்கு	—	பற்றை	66 2 0	10
494	ஓடி	—	பற்றை	41 2 24	10
8057	வெட்டுக்காடு	பிளான இலக்கம் 2,204. க. சின்னையா	பெருங்காடு	127 3 18	25

இக்காரணிகளைப்பற்றிய மேலதனமான விபரங்களைக் குறித்து சேர்வையா ஜெனரல் துரை அவர்களிடத்திலுள்ள விற்பனவின கொந்திசைக்குறித்து யாழ்ப்பாணம் கவர்ணமேந்து ஏசுமெந்து ரையவர்களிடத்தும் கேட்டறியலாம்.

மகோத்தமா அவர்களினது கட்டளையின்படி,

ஆர். டபிள்யூ. அய்யர்வாஸ்,
இராசாங்க விஜிதரின வேலைபார்ப்பவர்.

No. 370, N. P.

Colonial Secretary's Office,
Colombo, November 23, 1901.

ON Monday, December 30, 1901, at 10 A.M., the Assistant Government Agent for the Mannar District, Northern Province, will put up to auction, at his office in Mannar, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seventeen allotments of land situated in the Perunkalli, &c., divisions of the Mannar District of the Northern Province.

Preliminary plan 2,531.—Perunkalli.				Extent.
Lot.	Village.	Name of Applicant.	Description.	A. R. P.
9046	Attimoddai	Nagamani Vinasitamby	Land fit for paddy	2 0 23
Preliminary plan 2,538.				
9060	Pulakkadu	Viravy Veeravaku	Land fit for paddy	2 1 32
9061	Do.	do.	Land fit for tobacco	0 3 38
9062	Do.	—	Encroachment	1 0 15
Preliminary plan 2,539.				
9064	Vidattaltivu	A. N. Mohammado Meyadeen	Land fit for tobacco	0 2 36
Preliminary plan 2,540.—Mantai north.				
9065	Chettukulam	Mutalitamby Canagaretnam	Land fit for tobacco	2 2 31
Preliminary plan 2,533.				
9050	Karambaikulam	Vaiti Swam	Land fit for paddy	2 0 32
9052	Do.	—	Land fit for paddy (encroachment)	0 0 34
Preliminary plan 2,535.				
9053	Ittikkandal	Pilippu Antonipillai	Land fit for tobacco	1 1 14
9055	Do.	do.	do.	2 0 19
9057	Do.	—	Land fit for tobacco (encroachment)	0 1 26
Preliminary plan 2,536.				
9058	Pappamoddai	M. R. M. Mohammado Aliar	Land fit for cocoanut	18 0 20
Preliminary plan 2,542.—Mantai south.				
9070	Parappankandal	Pena Suppan	Land fit for paddy	32 2 0
Preliminary plan 2,537.				
9059	Sirunavetkulam	M. Marisal Thaverara	Land fit for tobacco	0 3 37
Preliminary plan 2,520.—Nannaddan west.				
8954	Vankalai	Pedru Marianu Silva	Land fit for cocoanut	0 0 38
8955	Do.	—	Land fit for cocoanut (encroachment)	0 0 4
Preliminary plan 2,532.				
9048	Nochchikulam	Pakkeer Rawitter Seeny Rawitter	Land fit for paddy	2 0 3

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Mannar.

By His Excellency's command,
R. W. IEVERS,
Acting Colonial Secretary.

No. 370, N. P.

கொலொனியல் சர்க்கிற்றத்தார் ஆபீசில்,
கொழும்பு, 1901 ம ஆண்டு நவம்பர் 23 ந் வ.

1901 ம ஆண்டு மார்ச்சு மாதம் 30 ந் திகதி 10 மணிகளுக்கு மன்னாரில் தன் ஆபீசில் வடமாகாணத்து உதவி கவரணைத் தமந்த ஏசுனரவர்களால் இதனடியிற சொல்லப்பட்டிருக்கிற முடிசூரிய காணித்துண்டுகளை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குறி விற்றகப்பட்டம்.

17 காணித்துண்டுகள், வட மாகாணத்து மன்னார டிஸ்ட்ரிக்டின் பெருங்களியப்பற்று பகுதியிலிருக்கின்றது.

பிளான இலக்கம் 2,531. உரிததாளி—முடி.
பெருங்களியப்பற்று.

இல	குறிச்சி.	கேள்விகாரண பெயர்.	வியாபம்.	விசாலம். ஏ. மு. ப.
9046	ஆத்திமோட்டை	நாகமணி வினாசுத்தமபி	நெல்லுகேற்ற தரை	2 0 23
பிளான இலக்கம் 2,538.				
9060	புலக்காடு	வயிரவ் கீரவாகு	புரையிலைகேற்றதரை	2 1 32
9061	டொடி	டொடி	புரையிலைகேற்றதரை	0 3 38
9062	டொடி	—	சேத்தடைத்த காணி	1 0 15
பிளான இலக்கம் 2,539.				
9064	விடத்தலதீவு	ஏ. என. முகாமதுபெய்யதீன	புரையிலைகேற்றதரை	0 2 36
பிளான இலக்கம் 2,540. மார்தை வடகாணி.				
9065	சேத்துக்குளம்	முதலித்தம்பி கனகபெட்டணம்	புரையிலைகேற்றதரை	2 2 31
பிளான இலக்கம் 2,533.				
9050	கரம்பைக்குளம்	வயித்தி சுவாம்	நெல்லுகேற்றதரை	2 0 32
9052	டொடி	—	நெல்லுகேற்றதரை சோத தடைத்த காணி	0 0 34
பிளான இலக்கம் 2,535.				
9053	இத்திக்கண்டல்	பிளிப்பு அந்தோனிப்பினா	புரையிலைகேற்றதரை	1 1 14
9055	டொடி	டொடி	புரையிலைகேற்றதரை	2 0 19
9057	டொடி	—	புரையிலைகேற்றதரை சோ தடைத்த காணி	0 1 26

இல.	குறிச்சி.	கேள்விககானின பெயர்.	வீவரம்.	விராலம்.
9058	பாப்பாமோடடை	பிளான இலக்கம் 2,536. எம். ஆர். எம். முகமதலியார	தென்னமரத்தகூரிய தரை	18 0 20
9070	பறப்பான கண்டல்	பிளான இலக்கம் 2,542. பி. சுப்பன்	மாந்தை தெற்கு. நெல்லுகேறத்தரை	32 2 0
9059	சிறுநாவறகுளம்	பிளான இலக்கம் 2,537. எம். மரிசால தவரோ	புகையிலைகேறத்தரை	0 3 37
8954	வங்காலை	பிளான இலக்கம் 2,520. பேஜ்று மரியானு சீவ்வ	நானூட்டரண மேற்கு. தென்னமரத்தகேறத்தரை	0 0 38
8955	சுடி	—	தென்னமரத்தகேறத்தரை சோத்தடதை காணி	0 0 4
9048	நொச்சிகுளம்	பிளான இலக்கம் 2,532. பக்கோரூவுத்தா சீனிர்வுத்தா	நெல்லுகேறத்தரை	2 0 3

பாணியபுவிலை ஏக்கர் ஒன்றுக்கு ரூபா 10.
இக்காணிகளைப்பற்றிய மேலதன் விபரங்களை சொவையா ஜெனறலதுராயவர்களிடத்திலும் வீற்ப
ணவின் கொந்தீசைப்பற்றி மனனா டிஸ்க்ரீக்டு உதவ் ஏசன்றுத்தரையவர்களிடத்திலும் கேட்டறிந்துகொள்
ளலாம்.

மகோத்தமா அவர்களினது கட்டலையின்படி,
ஆர். டபிள்யு. ஐப்வாள்,
இராசாங்க விவதரின வேலைபாப்பவா.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

NOTICE is hereby given that on December 21, 1901, at 1 P.M., the Government Agent, Southern Province, will put up to public auction, at the Galle Kachcheri, the lease of the right to dig plumbago in the under-mentioned lands supposed to contain plumbago for a term of ten years, on conditions which can be ascertained at the Galle Kachcheri.

Talpe pattu—Dikkumbura and Magedara.

Plan.	Lot.	Name of Land.	Situation.	Extent.
Sketch	—	Attamaladena	Magedara	7 0 26
5639	13457	Galadeniyakanda	Dikkumbura	2 0 30

The Kachcheri,
Galle, November 26, 1901.

R. N. THAINE,
for Government Agent.

நாடு டீசுத்தின்கே பிகிடு மெகி பகத சடகன் கர் கிவென நிமிகபிடுவடு மிதீர்ன் கீரிம டீகிச
டகூபிரட்டேக லட்டே யாடீலே அண்டிவே பீசன்நடன்நான்கே பீகிள் வகி 1901 க்வு டேசுமீடு
மச 21 வெகி டீக டூலீ 10 யாடீலே கலிவெர்சேடி வென்டேகிகர் விதுநன்டு ரெடேகலா டீக.
பிகிடுமெ கென்டேகி யென யாடீலே கலிவெர்சேடி டூலீலிகர் டுகதன்டு பூபிலா.

கலீசே பன்துல—மாதேடர் சக டீக்டுமிர்.

கொ.	ஒயிலெ கல.	மகத.
—	டீகாலேசேன	டீ. ரீ. ப.
...	கிகிசும 5,639.	...
13457	யலுடேகிககன்ட	...
		2 0 30

வகி 1901 க்வு கெலுமீடு மச
26 வெகி டீகடீச.

டீ. டீ. கென்,
அண்டிவே பீசன்ந வெதுவடு.

No. 1178, S. P.

Colonial Secretary's Office,
Colombo, November 13, 1901

ON Wednesday, January 22, 1902, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up to auction, at his office in the Matara Kacheheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty-one allotments of land situated in the Weligam korale of the Matara District of the Southern Province.

Preliminary plan No. 5,832.

Lot.	Name of Land.	Name of Village.	Description.	Extent. A. R. P.
S 534	Wakadadeniyagodahena	Hilittuwa	Paddy	0 1 25
T 534	Aruppayagoda	do.	Chena	3 1 6
14289	Dolamullehena	do.	Citronella	1 3 38
14290	Dolamullehenatenna	do.	Chena	1 2 7
14328	Panwilahenadeniya	Preliminary plan 5,839. Nimalawa	Deniya in jungle suitable for paddy	0 0 38
14329	Baddedeniya	do.	do.	1 0 0
13815	Barawabukussedeniya	Preliminary plan 5,713. Porambakananka	Paddy field	2 2 33
13367	Meddakatiyapahaladeniya	Preliminary plan 5,608. Diyalape	Deniya	0 2 10
13368	Linigulagawadeniya	do.	do.	0 0 23
13369	Migahadeniya-atmaga	do.	Chena with two jak trees	0 3 18
13370	Do.	do.	do.	0 0 11
13371	Malapalamegahadeniya	do.	Paddy	3 0 14
13372	Relagahadeniya	do.	Chena	0 1 18
13373	Haterahaulhenadeniya	do.	do.	0 1 21
13314	Holaelamulleihaladeniya	Preliminary plan 5,834. Diyalape	Chena	0 0 16
14281	Hetigalahena-atmaga	Preliminary plan 5,828. Hilittuwa	Chena	0 2 34
14282	Do.	do.	do.	0 1 35
13698	Epalahenaihaladeniya	Preliminary plan 5,681. Porambakananka	Deniya suitable for paddy	0 2 0
13699	Punchiepalahenadeniya	do.	do.	0 1 15
13700	Walarambedeniya	do.	Paddy field	0 0 20
13748	Kahagalayagedeniya	Preliminary plan 5,699. Gallala	Paddy field	0 0 6
13745	Ketudolaokanda	Preliminary plan 5,698. Gallala	Owita	0 0 20
13746	Do.	do.	do.	0 3 38
13747	Do.	do.	Paddy field	0 0 12
13477	Pillagawadeniya	Preliminary plan 5,645. Porambakananka	Deniya	0 1 8
12350	Heendeniyaatmaga or Indikatu- deniyahena	Preliminary plan 5,424. Henagama	Chena	1 0 17
12351	Do.	do.	do.	0 0 10
14006	Diwalegodehena	Preliminary plan 5,755. Horagoda	Chena	22 1 17
14007	Do.	do.	do.	0 3 1
13333	Naikagodakanda or Indigaha- deniyagoda	Preliminary plan 5,592. Wabalakananka	Jungle	1 3 22
13334	Indigahadeniyaowita	do.	Owita	0 0 22
13335	Do.	do.	do.	0 0 32
14008	Ittapanahena	Preliminary plan 5,756. Horagoda	Chena	12 0 24
14009	Do.	do.	do.	0 3 33
14010	Do.	do.	Tea chena	0 2 36
14011	Bulatwelwattahena	Patagama	Chhena	8 1 22
14012	Pokunamullahena	do.	do.	14 1 10
14013	Muttettuhena	do.	Citronella	0 1 0
14014	Do.	do.	do.	0 0 26
H 533	Ittapanawattahena	Horagoda	Chena	11 2 28
I 533	Do.	do.	do.	0 1 0
J 533	Kandadeniya	do.	Paddy	0 3 34
K 533	Do.	do.	do.	0 0 7
13949	Arambekumburahena	Preliminary plan 5,737. Horagoda	Chena	4 0 0
13950	Do.	do.	do.	0 0 28
4622	Millehenakuttiya	Preliminary plan 608. Gallala	Low jungle	0 2 17
4627	Miriswelhenawatta-addaraliyadda	do.	Field	0 1 13

Lot.	Name of Land.	Name of Village.	Description.	Extent A. R. P.
4628	Miriswelhenawatta	Gallala	Garden	0 3 26
4631	Ribellagahaundumullekoratuwa	do.	do.	1 0 0
4634	Bandarshena	do.	do.	1 0 21
C 216	Kanattawatta	do.	do.	2 0 28

Upset price,—Rs. 10 to Rs. 100 an acre, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,
R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 1,178, s. P.

වර්ෂ 1901 ක්වූ කොටුලොව මස 13 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්දකරුවා විසින්.

දකුණු දිසාවේ මාතර පලාතේ උපළුපත්කරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්කයා වූවු ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1902 ක්වූ ජනවාරි මස 22 වෙනි දින වූ බද්ද දවල් එකට මාතර කඹ මේරියේදී වෙත්දේසිකර වතුකරුවා සෙදෙනවා ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ වැලිගමකෝරුව පිහිටා තිබෙන බිම්කැබලි 51ක්.

සියලුම 5,832.

නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහත. අ. ර. ප.
S 534	වැකඩදෙනියෙහෙයාගොඩ	කිලිවුව	වි වැපිරීමට සුදුසු	0 1 25
T 534	දරුල්පතාගොඩ	එම	හේන	3 1 6
14289	දොලවුල්ලේපත්ත	එම	පහිරි	1 3 38
14290	එම නැත්ත	එම	හේන	1 2 7
සියලුම 5,839.				
14328	පංචලකේතේදෙනිය	කිලිවුව	දෙනිය (වි වැපිරීමට සුදුසු)	0 0 33
11329	බැද්දේදෙනිය	එම	එම	1 0 0
13815	බරවඩුකුස්සේදෙනිය	සිහියම 5,713.	කුඹුර	2 2 33
13367	විද්දකැට්ටපහලදෙනිය	දියලපේ	දෙනිය	0 2 10
13368	ලිනිගලගොඩදෙනිය	එම	එම	0 0 23
13369	මහකොදනියේඅත්තම	එම	කොස්ගස් ඇති හේන	0 3 18
13370	එම	එම	එම	0 0 11
13371	මලපල-මිනගදෙනිය	එම	වි වැපිරීමට සුදුසු	3 0 14
13372	ඊලාගදෙනිය	එම	හේන	0 1 18
13373	ගහරකලුල්ලේදෙනිය	එම	එම	0 1 21
සියලුම 5,834.				
13314	කොරආලවුල්ලේදෙනිය	දියලපේ	එම	0 0 16
සියලුම 5,828.				
14281	හෙවිගලපේදෙනිය	කිලිවුව	එම	0 2 34
14282	එම	එම	එම	0 1 35
සියලුම 5,681.				
13698	ඉහලකේතේදෙනිය	පෝරකකනත්ත	වි වැපිරීමට සුදුසු දෙනිය	0 2 0
13699	පුත්තියාපලකේතේදෙනිය	එම	එම	0 1 15
13700	වලරකේදෙනිය	එම	කුඹුර	0 0 20
සියලුම 5,699.				
13748	කහගලාගේදෙනිය	ගල්ලල	එම	0 0 6
සියලුම 5,698.				
13745	කැටුණකැලුම්කන්ද	ගල්ලල	බිඳීම	0 0 20
13746	එම	එම	එම	0 3 38
13747	එම	එම	කුඹුර	0 0 12
සියලුම 5,645.				
13477	පිල්ලගොඩදෙනිය	පෝරකකනත්ත	දෙනිය	0 1 8
සියලුම 5,421.				
12350	සිව්දෙනියේ අත්තම කොහොත් ඉදිකළදෙනියේ හේන	හේන	හේන	1 0 17
12351	එම	එම	එම	0 0 10
සියලුම 5,755.				
14006	දිවල්ලේගොඩහේන	කොරගොඩ	එම	22 1 17
14007	එම	එම	එම	0 3 1
සියලුම 5,592.				
13333	නයිකගොඩකන්ද කොහොත් ඉදිකළදෙනියේ ගොඩ	වහලකනත්ත	බැද්ද	1 3 22
13334	ඉදිකළදෙනියේ බිඳීම	එම	බිඳීම	0 0 22
13335	එම	එම	එම	0 0 32

කො.	ඉඩමේ නම.	භා.	අයදුම.	මහත. අ. රු. ප.
		සිතියම 5,756.		
14008	ඉත්තපානහේන	කොරගොඩ	හේන	12 0 24
14009	එම	එම	එම	0 3 33
14010	එම	එම	එම සහ හේ	0 2 36
14011	මුලන්වැල්වත්තේ හේන	පානගම	හේන	8 1 22
14012	පොකුණමුල්ලහේන	එම	එම	14 1 10
14013	මුත්තේපුරාණ	එම	පැහැර	0 1 0
14014	එම	එම	එම	0 0 26
H 533	ඉත්තපානහේන	කොරගොඩ	හේන	11 2 28
I 533	එම	එම	එම	0 1 0
J 533	කඳුදෙණිය	එම	විවැපිරීමට සුදුසු	0 3 34
K 533	එම	එම	එම	0 0 7
		සිතියම 5,737.		
13949	අරඹේ කුඹුරේහේන	කොරගොඩ	හේන	4 0 0
13950	එම	එම	එම	0 0 28
		සිතියම 608.		
4622	මිල්ලාහේනහේනකුට්ටිය	ගලල්ල	සුඵබැඳි	0 2 17
4627	මිරිසවෙලේහේනවත්තේ	එම	කුඹුර	0 1 13
4628	අද්දරලියඳි	එම	වත්ත	0 3 26
4631	ඊබැල්ලාගහකොටුපුම් උඩු	එම	එම	1 0 0
4634	බානඩාරහේන	එම	එම	1 0 21
C 216	කනත්තේවත්ත	එම	එම	2 0 28

කන්සේරු මිල අත්කරේව රුපියල් 10෦ක් සිට 100 අක්වා ඉඩමේ හැරියව.

මෙම ඉඩම් හැර වැඩිදුර කාරණා සර්වේච්ඡිකරුන්ට කැමැත්තක් නොවන බවට පුළුවන. විකිණීමේ කොන්දේසි හැර මාතර උපවිකල්පවත්තේ සේවකයන්ට පුළුවන.

මාතර උපවිකල්පවත්තේ සේවකයන්ට පුළුවන,
 ආර්. ඩබ්ල්ගු. අබේවර්ජි,
 වැඩබලන මහසෙසුකාරීජී විමිත.

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,546, N.W. P.

Colonial Secretary's Office,
 Colombo, November 25, 1901.

ON Monday, January 20, 1902, at 1 o'clock P.M., the Assistant Government Agent for the Chilaw District will put up for sale or settlement, at his office in Chilaw Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Pitigal korale north division of the Chilaw District of the North-Western Province.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
11438	Mugunuwatawana	Crown	Paddy field	2	0 3	15
11471	Gananketa	Crown	Paddy field	1	0 24	15
11472	Brahammanadaluwa	Crown	Paddy field	2	1 12	15

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency's command,
 R. W. LEVERS,
 Acting Colonial Secretary.

No. 1,546, N.W. P.

වස 1901 නවු නොවැම්බු ෧෧ 25 වෙනි දින කොළඹ මහලොවකාරිජලනතානසේසේ කන්තෝරුවෙදිස.

වස 1901 දිසාවේ හලාවත දිස්ත්‍රික්කවේ උපඵජන්කලක්නාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්කක ඉඩම් ආණ්ඩුවේ නිකේතවල ප්‍රකාරයට වස 1902 නවු ජනවාරි මස 20 වෙනි දිනවු සඳුදා දවල් 10 හලාවත කවිවෙර්සේද වෙන්දේසි කර ඵකුණත්තට නොකොන් මෙරුමකරදෙත්ව යෙදෙනවා ඇත.

වස 1901 දිසාවේ හලාවත පලාතේ උතුරු පිවිහල්කෝර්ලේ කොවිඩාසයේ පිහිටාතිවෙන බිමකැවෙලි 3ක්. සිතියම 2,485.

නො.	ගම.	අයිතිකම් කියන්නා.	අන්දම.	අක්කර මස. යක මිල.
11438	මුහුනවවවන	ආණ්ඩුව සිතියම 2,498.	ඵකුණුර	2 0 3 15
11471	ගනන්කැවේ	ආණ්ඩුව සිතියම 2,499.	එම	1 0 24 15
11472	ප්‍රාගම්මනදඵව	ආණ්ඩුව	එම	2 1 12 15

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේකර්ජනල්ලන්තාන්සේගෙත්ද, විකිනීමේ කොන්දේසි ගැණ වස 1901 දිසාවේ හලාවත උපඵජන්කලක්නාන්සේගෙත්ද දැනගත්ව පුඵවන.

ගරුකර උතුමානත්වකන්සේසේ ආඥාව ලෙස,
ආර්. ඩබ්ල්දු. අයිවර්ස්,
වැඩබලන මහලොවකාරිජ වමික.

LAND SALES IN THE NORTH-CENTRAL PROVINCE.

No. 1,101, N.C. P.

Colonial Secretary's Office,
Colombo, November 21, 1901.

ON Saturday, January 11, 1902, and the following day, at 3 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Kallanchchiya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-four allotments of land situated in the Nuwaragampalata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Village.	Preliminary plan Claimant—Crown.	Description.	Upset Price			
				Extent. per Acre.			Rs.
		Name of Applicant.		A.	R.	P.	
4745	Kadurugasdamana	—	Paddy field (encroachment by Udayare Mohottala)	0	0	31	10
4746	Do.	—	do.	0	0	35	10
3015	Kapiriggama	Preliminary plan 1,078.—Kende korale. Claimant—Crown and Korlage Kiri Etani.	Pattiya (ground for keeping cattle)	0	0	6	10
4818	Wewelketiya	Preliminary plan 1,576.—Kende korale. Claimant—Crown. Kandate Vel-vidane and N. Kapurula	Low jungle fit for paddy	1	2	37	10
2566	Weddewa	Preliminary plan 830.—Kende korale. Claimant—Crown. Wannihami Arachchi	Low jungle fit for paddy	0	2	11	10
3560	Miwamalewa	Preliminary plan 1,194.—Kende korale. Claimant—Crown. N. A. Ambarate	Low jungle fit for garden	2	0	16	10
I 122	Kallanchiya	Preliminary plan 1,100.—Kende korale. Claimant—Crown.	Paddy field (encroachment by Sirala and others)	0	0	31	10
J 122	Do.	—	Low jungle fit for paddy	0	1	38	10
4330	Kallanchiya	Preliminary plan 1,409.—Kende korale. Claimant—Crown.	Field (encroachment by P. Appurula Lekama and others)	0	3	0	10
4275	Siyambalagaswewa	Preliminary plan 1,338.—Kende korale. Claimant—Crown.	Encroachment by Welate Vel-vidane	0	0	3	10
4276	Do.	—	Encroachment by Kirihami Gamarala	0	0	4	10
4279	Do.	—	Encroachment by W. Pun-chirala	0	0	2	10

Lot.	Village.	Name of Applicant.	Description.	Upset Price	
				Extent, per Acre.	Rs.
		Preliminary plan 774.—Kende korale. Claimant—Crown.			
Z 121	Malmiriyagama	Sella Vidane	Low jungle fit for paddy	4 2 3	10
		Preliminary plan 1,975.—Kende korale. Claimant—Crown.			
5851	Galkandegama	—	Paddy field (encroachment by Kapuwa Panikkiya)	0 0 10	10
5852	Do.	—	Paddy field (encroachment by Dingiriya Weda and another)	0 0 3	10
		Preliminary plan 1,950.—Kende korale. Claimant—Crown.			
5765	Puliyankulama	Kapurala Wedarala	Scrub jungle fit for paddy	1 1 0	10
		Preliminary plan 1,417.—Kende korale. Claimant—Crown.			
4372	Ambagahawewa	Kadiratege Sirala	Low jungle fit for paddy	0 2 12	10
Q 125	Ambagahawewakudagama	—	Paddy field (encroachment by Kapurala Badderala)	0 1 16	10
4374	Do.	—	do.	0 1 14	10
4375	Do.	Punchirilage Kandate	Low jungle fit for paddy	0 3 14	10
		Preliminary plan 1,071.—Kende korale. Claimant—Crown.			
2996	Ambagahawewa	Sellatege Kapurala	Low jungle fit for paddy	1 1 6	10
		Preliminary plan 10.—Kende korale. Claimant—Crown.			
146	Kunchikulama	S. Sinnatambi of Puliyankulama	Field	2 0 15	10
		Preliminary plan 843.—Kende korale. Claimant—Crown.			
2591	Karambe	Muttukandu Vel-vidane	Low jungle fit for paddy	3 1 0	10
		Preliminary plan 1,504.—Kende korale. Claimant—Crown.			
4656	Pihimbiyagollewa	K. Punchirala	Low jungle fit for paddy	0 2 16	10

Claimants to any of these lands must attend the sale and prove their title, if any.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,

R. W. IEVERS,
Acting Colonial Secretary.

No. 1,101, N.C. P.

වර්ෂ 1901 ක්‍රමයට පැවැත්වූ වස 21 වෙනි දින කොළඹ
දෙපාර්තමේන්තුවේ කටයුතු කරන සේවකයන්ගේ සේවයේ පැවැත්වීමට
දෙපාර්තමේන්තුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1902 ක්‍රමයට පැවැත්වූ වස 11 වෙනි දින ක්‍රමයට පැවැත්වීමට සහතික කරනු ලබන පිළිබඳව සඳහන් කර ඇත.

දෙපාර්තමේන්තුවේ සේවයේ පැවැත්වීමට පැවැත්වීමට සහතික කරනු ලබන පිළිබඳව සඳහන් කර ඇත.

දෙපාර්තමේන්තුවේ සේවයේ පැවැත්වීමට පැවැත්වීමට සහතික කරනු ලබන පිළිබඳව සඳහන් කර ඇත.

සිතියම 1,539. කැපුණු කොටු. අසීතිකම කියවන්නා.—අණකුම.

අණකර
මහත. සහ මුල.
අ. රු. ප. රු.

නො.	මම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	අණකර මහත. සහ මුල. අ. රු. ප. රු.
4745	කඳුරුගස්දමන	—	ලබාගත් මොහොතිවල විසින් මැදිකරගනී නි බෙහ කුඹුරු	0 0 31 10
4746	එම	—	එම	0 0 35 10
3015	සිතියම 1,078. කපිරිගම	අසීතිකම කියවන්නා.—අණකුම සහ කෝරළයේ කිරිඳිකනි.	එම (හරක් බදින බිම)	0 0 6 10
4818	චේමැල්කැප්පි	සිතියම 1,576. අසීතිකම කියවන්නා.—අණකුම. කන්දායන් වෙල්විදුගේ සහ ඇන්. කපුරුලු	එමට සුදුසු ලද කැලේ	1 2 37 10
2566	මැද්දුව	සිතියම 830. වන්නිකම ආරම්භය	එම	0 2 11 10
3560	මුවාමලාව	සිතියම 1,194. ඇන්. ඒ. අබරගේ	වන්නට සුදුසු ලද කැලේ	2 0 16 10
I 122	කල්ලන්පිට	සිතියම 1,100. —	සිරුල සහ තවත් අන විසින් මැදිකරගනී නි බෙහ කුඹුරු	0 0 31 10
J 122	එම	—	එමට සුදුසු ලද කැලේ	0 1 38 10

C 3*

නො.	ගම.	ඉල්ලුම්කරයා.	අයදුම.	අයකර මහත. සක මිල. රු. ප. ප.	රු.
4330	කල්ලන්විය	—	සිනියම 1,409. පි. අප්පුරු ලේකම සහ තාන් අස පසින් මැදි කරගනී තිබෙන කුඹුර	0 3 0	10
4275	සියඹලාගස්වැව	—	සිනියම 1,398. බේලාගේ වෙල්ලිදුගේ පි සින් මැදිකරගනී තිබෙන නවා	0 0 3	10
4276	එම	—	කිරිගාමිගමරු පිසින් මැදි කරගනී තිබෙන නවා	0 0 4	10
4279	එම	—	දිම්ලිමි. පුංචිරු පිසින් මැදි කරගනී තිබෙන නවා	0 0 2	10
Z 121	මල්මිරිගාම	සෙල්ලාපිදුගේ	සිනියම 774. විසව සුදුසු ලද කැලේ	4 2 3	10
5851	ගල්කන්දේගම	—	සිනියම 1,975. කපුමාරකිත්තියා පිසින් මැදි කරගනී තිබෙන කුඹුර	0 0 10	10
5852	එම	—	කිත්තිරාමවෙදු සහ තාන් කෙනෙක් පසින් මැදි කරගනී තිබෙන කුඹුර	0 0 3	10
5765	පුලියන්කුලම	කපුරු වෙදරු	සිනියම 1,950. විසව සුදුසු කපුමාරකැලේ	1 1 0	10
4372	අඹගමුව	කදිරාමන්ගේ සිරු	සිනියම 1,417. විසව සුදුසු ලද කැලේ	0 2 12	10
Q 125	එම (කුඩාගම)	—	කපුරු මදි දරු පිසින් මැදි කරගනී තිබෙන කුඹුර	0 1 16	10
4374	එම (එම)	—	එම	0 1 14	10
4375	එම (එම)	—	විසව සුදුසු ලද කැලේ	0 3 14	10
2996	අඹගමුව	සෙල්ලාගේගේ කපුරු	සිනියම 1,071. එම	1 1 6	10
146	කුන්චිකුලම	පුලියන්කුලම අ.පි. සින්හ	සිනියම 10. කුඹුර	2 0 15	10
2591	කරඹේ	පුන්කුකන්ඩු වෙල්ලිදුගේ	සිනියම 843. විසව සුදුසු ලද කැලේ	3 1 0	10
4656	පිස්ඹි ගොල්ලුව	සේ. පුන්චිරු	සිනියම 1,504. එම	0 2 16	10

මෙම ඉඩම් කැබලි ගැන අයිතිවාසිකම් කියා සිටින යම් අය අන්තම මුත් විසින් විකිනීමේ දීමට පැමිණ මුත් අයිතිවාසිකම් මජ්ජකරත්ව බිහිවේ.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේයර්ජනරුල්ලුන් නාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන කාරණා ලඳුරු මැදි සාමාජිකයන්ට ආණ්ඩුවේ ඒජන්තලත් නාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානන්වගන්සේගේ ආඥාවලට,
 ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
 වැඩබලන මහසෙකුකාරිස් වමන.

No. 1,102, N.C. P. Colonial Secretary's Office, Colombo, November 21, 1901.

ON Thursday, January 23, 1902, and the following day, at 3 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Madawachchiya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fourteen allotments of land situated in the Nuwaragampalata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
4672	Kapirikkadawala	—	Encroachment by Baiya Panikkiya of Mailagaswewa. Land fit for paddy	1 1 34	10
4673	Do.	—	Scrub jungle fit for paddy	33. 3 7	10
2523½	Mahakongaskada	Naidorala Badderala	High jungle fit for paddy, but said to be liable to submersion	11 3 34	10

Preliminary plan 1,509.—Kadawat korale.

Preliminary plan 823.—Kadawat korale.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
2584	Walketuwewa	Preliminary plan 840.—Kadawat korale. Pakir Vel-vidane and P. Mirasaibo	High jungle fit for paddy	16	0 6	10
2525	Kohombagaswewa	Preliminary plan 824.—Kadawat korale. N. Kapurala and R. Punchedrala	High jungle fit for paddy	2	2 5	10
2453	Irambakkulama	Preliminary plan 784.—Kadawat korale. A. Aiyawer and S. Mantaramuttu	Jungle fit for paddy	1	1 22	13
2455	Do.	do.	do.	5	3 0	13
2434	Gurukandegama	Preliminary plan 769.—Kadawat korale. A. Murugesu	Low jungle fit for paddy	7	0 0	10
2434½	Do.	do.	Low jungle fit for paddy, but liable to submersion by Karapikkada tank	7	0 38	10
2833½	Anekattiya	Preliminary plan 969.—Kadawat korale. Sumi Vel-vidane	Low jungle fit for cocoanut	4	0 32	10
2853	Mambattekulama	Preliminary plan 984.—Kadawat korale. K. N. Kuda Naide	High jungle fit for paddy	10	2 13	10
2854	Do.	H. Ukku Naide	do.	2	3 38	10
4636	Galenbindunuwewa	Preliminary plan 1,499.—Kadawat korale. —	Paddy field (encroachment by Silpa Panikkiya and others)	1	1 18	10
2	Tammannewa	Preliminary plan 7.—Kadawat korale. —	Low jungle fit for paddy	5	3 16	10

Claimants to any of these lands must attend the sale and prove their title, if any.
Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,
R. W. IFFERS,
Acting Colonial Secretary.

No. 1,102, N.C. P.

විෂි 1901 ක්වු කොටුවැම්බර් මස 21 වෙනි දින කොළඹ මහසෙනෙකාරිප්ලන්තාන්තයේ කන්කෝරුවෙදින.

ආණ්ඩුවේ දිසාවේ ආණ්ඩුවේ එජන්තලන්තාන්තේ විසින් මෙහි පහත සඳහන් වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ කිසිදු වල ප්‍රකාරයට විෂි 1902 ක්වු ජනවාරි මස 23 වෙනි දින වූ මුහුණතක්ද සම්පත තුනට සහ පසුවද මදවැඩිවීමේදී වෙනස්දිසිකර විකුණනට හෝ වේරුකරගන්නට සෙදෙනා වූහ.

ලතුරුමැද දිසාවේ අහුරුබවුර පලාගේ නුවරගම්පලාන කිසික කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි 14ක්.

සිතියම 1,509. කඩවත්තෝරලේ. අයිතිකම කිසික:—ආණ්ඩුව.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	අක්කර		
				මහල. අ. රු. ප.	ගක මිල. රු.	
4672	කපිරික්කඩවල	—	මසිලගස්වැවේ බඩසාපනික් කියා විසින් මැදිකරගණ කිබෙන මහට සුදුසු ඉඩම	1	1 34	10
4673	එම	—	මහට සුදුසු කටුපත්කැලේ	33	3 7	10
2523½	මහකෝන්තස්කඩ	කසිදුරල බද්දේරල	සිතියම 823. මහට සුදුසු අන්දමුකැලේ නුමුත් වතුරට ගව්වත් ගව පුළුවන	11	3 34	10
2584	වල්කෙටුවාව	සිතියම 840. පකිරි වෙල්විදුනේ සහ පි. මිරසසිවු	මහට සුදුසු අන්දමුකැලේ	16	0 6	10
2525	කොහොඹගස්වැව	සිතියම 824. ඇත්. කපුරල සහ ආර්. පුංචිරල	මහට සුදුසු අන්දමුකැලේ	2	2 5	10
2453	ඉරම්බක්කුලම	සිතියම 784. ඒ. අයිතාවර් සහ ඇස්. මත්තාරමුත්තු	මහට සුදුසු කැලේ	1	1 22	13
2455	එම	එම	එම	5	3 0	13
2434	ගුරුකන්දේගම	සිතියම 769. ඒ. මුරුගේසු	මහට සුදුසු ලදිකැලේ	7	0 0	10
2434½	එම	එම	එම නුවත් කරපිත්කඩ වැවේ වතුරට ගව්වත්ට පුළුවන	7	0 38	10
2833½	ආනේකවිස	සිතියම 969. සුම් වෙල්විදුනේ	මොලට සුදුසු ලදිකැලේ	4	0 32	10

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. අ. ර. ප.	අයකුරු සහ මිල. රු.
2853	කම්බට්ටිකුලම	සීනියම 984. කේ. ඇන්. කුඩාකසිදේ	විසව සුදුසු අද්දමුවාකැලේ	10 2 13	10
2854	එම	එම්. උක්කකසිදේ	එම	2 3 38	10
4636	ගලෙඳවිදුහුවාව	—	සිලවා පනික්කියා සහ තවත් අය විසින් මැදිකරගණ කිවෙහ කුඹුර	1 1 18	10
2	කම්මන්තැව	—	සීනියම 7. විසව සුදුසු ලඳු කැලේ	5 3 16	10

මෙම ඉඩම් කැබලි ගැණ අයිතිවාසිකම් කියා සිටින අම් අය ඇත්නම් ඔවුන් විසින් විකිනීමේ දිනෙට පැමිණ ඔවුන්ගේ අයිතිවාසිකම් ඔප්පුකරනව බවැහ.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරාල් උත්තාත්සේනෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා උතුරුමැද දිසාවේ ඒජන්ත උත්තාත්සේනෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානන්වතන්සේගේ ආඥාවලෙස,
ආර්. ඩබ්ල්යු. අයිවර්ස්,
වැඩබලන මහසෙකුකාරීස් වමිහ.

No. 1,103, N.C. P

Colonial Secretary's Office,
Colombo, November 21, 1901.

ON Thursday, January 9, 1902, and the following day, at 3 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Tammannewa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifteen allotments of land situated in the Nuwaragampalata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A. R. P.	Rs.	per Acre.
Preliminary plan 634.—Kanadara korale. Claimant—Crown.						
2170	Kokmaduwa	Siralakama	Low jungle fit for paddy	1	1	7 10
Preliminary plan 1,190.—Kanadara korale. Claimant—Crown and Wannihami Lekama.						
P 123	Belkewa	—	Low jungle fit for paddy	0	0	12 10
Preliminary plan 671.—Kanadara korale. Claimant—Crown.						
2239	Lulnewa	Kanda Vel-vidane	Low jungle fit for paddy	6	3	8 10
2242	Lokuruwewa	—	do.	5	2	32 10
Preliminary plan 819.—Kanadara korale. Claimant—Crown.						
2517	Katupota	Kadira Vel-vidane	High jungle fit for paddy	9	2	12 10
Preliminary plan 1,196.—Kanadara korale. Claimant—Crown.						
3562	Ihalapattilewa	Tikiriwedage Wanniya	Low jungle fit for paddy	6	3	13 10
Preliminary plan 972.—Kanadara korale. Claimant—Crown.						
2837	Polambayagama	Wijendra Vidane	Low jungle fit for paddy	1	2	18 10
2838	Do.	do.	Low jungle fit for cocoanut	1	0	36 10
Preliminary plan 811.—Kanadara korale. Claimant—Crown.						
2503	Kaipitiyawa	Omaru Liyana Naidege Tambi	Lebbe and another High jungle fit for paddy	10	1	24 10
Preliminary plan 1,133.—Kanadara korale. Claimant—Crown.						
3279	Rambewa	N. Appurala and A. Kapurala	Low jungle fit for paddy	5	1	2 10
Preliminary plan 776.—Kanadara korale. Claimant—Crown.						
2441	Nelunkanniya	Kanda Vel-pediya	Low jungle fit for paddy	4	0	3 10
Preliminary plan 777.—Kanadara korale. Claimant—Crown.						
2442	Tariyankulama	Rana Vel-pediya	Low jungle fit for paddy	3	0	3 10
2443	Do.	do.	do.	0	3	25 10
2444	Do.	Kosta Henaya	do.	2	2	30 10
Preliminary plan 36.—Kanadara korale. Claimant—Crown.						
198	Pandarellewa	Pattatege Menikrala and others	Low jungle fit for paddy	11	2	37 10

Claimants to any of these lands must attend the sale and prove their title, if any.
Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,
R. W. IEVERS,
Acting Colonial Secretary.

No. 1,103, N.C. P.

වෂ් 1901 ක්වු කොවුම්බර් මස 21 වෙනි දින කොළඹ මහසෙනෙකාරිජ්ජන්තානසේනේ ආණ්ඩුවේදී.

ආණ්ඩුවේ දිසාවේ ආණ්ඩුවේ ඒජන්තජ්ජන්තානසේන විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වෂ් 1902 ක්වු ජනවාරි මාසේ 9 වෙනි දින ක්වු මුද්‍රාස්ථානවල සවස තුනට සහ පසුවද තම්මැත්තුවේදී වෙන්දේසිකර විකුණන්නට හෝ කේරුකරගන්නට යොදනවා ඇත.

උතුරුමුදු දිසාවේ අනුරාධපුර පලාතේ නුවරගම්පලාන කිසින කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි 15ක්.

සිතියම 634. කනදරුකෝරලේ. අයිතිකම් කියන්නා:—ආණ්ඩුව.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	අක්කර	
				මහක.	ගක මිල.
2170	කොක්මඩුව	සිරුලලේකම	විව වසුසු ලඳුකැලේ	1	1 7 10
P 123	බේත්තුව	සිතියම 1,190. අයිතිකම් කියන්නා:—ආණ්ඩුව	විව වසුසු ලඳුකැලේ	0	0 12 10
2239	පුල්තුව	සිතියම 671. අයිතිකම් කියන්නා:—ආණ්ඩුව	විව වසුසු ලඳුකැලේ	6	3 8 10
2242	ලෝකුරුවාව	කන්ද වෙල්ලිදුනේ	එම	5	2 32 10
2517	කපුපොත	සිතියම 819. කදිර වෙල්ලිදුනේ	විව වසුසු අද්දමුචාකැලේ	9	2 12 10
3562	ඉහලපව්වලාව	සිතියම 1,196. විකිරිවෙදුනේ වන්නියා	විව වසුසු ලඳුකැලේ	6	3 13 10
2837	පොලඹානම	සිතියම 972. විජේන්ද්‍ර විදුනේ	එම	1	2 18 10
2838	එම	එම	පොලව සුසු ලඳුකැලේ	1	0 36 10
2503	කපිපිට්ටාව	සිතියම 811. ඔවුරු ලියකනසිද්දේගේ රඹි ලෙඹිඹේ සහ තැන්නකොහෙක්	විව වසුසු අද්දමුචාකැලේ	10	1 24 10
3279	රුවාව	සිතියම 1,133. ඇන්. අජ්ජුරු සහ ඒ. තරුල සිතියම 776.	විව වසුසු ලඳුකැලේ	5	1 2 10
2441	කෙඵන්කන්තිය	සිතියම 777. කන්ද වෙල්ලේසියා	එම	4	0 3 10
2442	කරිකන්කුලම	රනා වෙල්ලේසියා	එම	3	0 3 10
2443	එම	එම	එම	0	3 25 10
2444	එම	කොස්තා සේනායා	එම	2	2 30 10
198	පබරුල්ලාව	සිතියම 36. පත්තාගේගේ මැනිකරු සහ නවත් අග	එම	11	2 37 10

මෙම ඉඩම් කැබලි ගැණ අයිතිවාසිකම් කියාසිටින යම් අය ඇත්නම් ඔවුන් විසින් විනිනිමේ දිනට පැමිණ ඔවුන්ගේ අයිතිවාසිකම් ඔප්පුකරන්නට ඔහුය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරනා සර්වේකර්ජනනල්ලන්තානසේනගේද, විකිනිමේ කොන්දේසි ගැණ කාරනා උතුරුමුදු දිසාවේ ආණ්ඩුවේ ඒජන්තජ්ජන්තානසේනගේද දැනගන්නට පුළුවන.

ගරුවර උතුරුමුදු දිසාවේ ආණ්ඩුවේ ලෙස,
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
වැඩබලන මහසෙනෙකාරිජ්ජන්තානසේන.

No. 1,104, N.C. P.

Colonial Secretary's Office,
Colombo, November 23, 1901.

ON Thursday, January 16, 1902, at 12 o'clock noon, the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Nineteen allotments of land situated in the Nuwaragampalata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Upset Price		
				Extent.	per Acre.	
				A.	R. P.	Rs.
Preliminary plan 2,054.—Kende korale.						
6080	Karuwalagaswewa of Ihala-kendetulana	Kadiratege Appurala of Galkadawala	Scrub jungle fit for paddy	4	2 0	10
6086	Do.	—	Paddy field (encroachment by K. Appurala and others)	0	1 0	10
6087	Do.	—	Scrub jungle fit for paddy	0	2 7	10
6088	Do.	—	do.	1	1 36	10
Preliminary plan 2,060.—Kende korale.						
6117	Kallanchiya	N. Wanuhami of Puliyankulama	Scrub jungle fit for cocoanut	0	3 35	10
6118	Do.	M. W. Appuhami of Kallanchiya	do.	0	2 32	10
6119	Do.	—	do.	1	1 26	10

Lot.	Village.	Name of Applicant.	Description.	Upset Price	
				Extent. per Acre.	Rs.
Preliminary plan 2,069.—Kende korale.					
6150	Pihimbiyagollewa	N. Kapurala	Low forest fit for paddy	6 1 4	11
6151	Do.	—	do.	2 0 20	11
Preliminary plan 2,068.—Kadawat korale.					
6144	Mahadiwalwewa	Kiri Bandate Lekama	Scrub fit for paddy	1 1 20	10
6147	Do.	—	Paddy field (encroachment by Punchirala, ex-Registrar)	0 0 26	10
6148	Do.	P. Jangurala	Scrub jungle fit for cocoanut	1 0 5	10
Preliminary plan 2,073.—Kadawat korale.					
6166	Wadiwewa	P. V. Kirala and others	Low forest fit for paddy, but liable to submersion by restoration of Sangilikanadarawa tank	4 3 30	10
6167	Do.	—	do.	1 1 18	10
6168	Do.	P. V. Menikrala and three others	Scrub jungle fit for paddy, but liable to submersion if Sangilikanadarawa tank be restored.	2 3 0	10
6170	Do.	—	do.	3 3 32	10
6171	Do.	—	Paddy field (encroachment by Udayare Arachchi), but liable to submersion by restoration of Sangilikanadarawa tank	0 0 14	10
6172	Do.	—	do.	0 0 36	10
6173	Do.	—	Paddy field (encroachment by U. B. Appurala)	0 0 1 50	10

Claimants to any of these lands must attend the sale and prove their title, if any.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,

R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 1,104, N.C. P.

වර්ෂ 1901 ක්වු නොවැම්බර් මස 23 වෙනි දින කොළඹ

මහසෙනෙකාරීජනානායකයන්ගේ කන්තෝරුවේදීය.

උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ එස්.කලානානායකයන් විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1902 ක්වු ජනවාරි මස 16 වෙනි දිනවූ මුහුණපනික්ද දවල් දෙලකට අනුරාධපුර කවිවේරියේදී වෙන්දේසිකර විකුණන්නට නොහොත් බේරුන්කරදෙන්නට සූදානම් වූහ.

උතුරුමැද දිසාවේ අනුරාධපුර පලාතේ නුවරගම පලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන හිමිකැබෙලි 19ක්.

සිතියම 2,054. කැදැකෝරලේ.

නො.	භම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	අක්කර මහත. සක මිල.	අක්කර රු. ප. රු.
6080	ඉහල කැදැකු ලෝකච්චර	ඉල්ලුම්කාරයා කදිරිනේගේ	විවිධ සුදුසු කටුපත් කැලේ	4 2 0	10
6086	භම	අප්පුරු	කේ. අප්පුරු සහ තවත් අය විසින් අල්ලාගත තිබෙන කුඹුර	0 1 0	10
6087	භම	—	විවිධ සුදුසු කටුපත් කැලේ	0 2 7	10
6088	භම	—	භම	1 1 36	10
සිතියම 2,060.					
6117	කල්ලන්විස	පුළියන්කලමේ ඇත්. වනනිගම	පොල් වැව්වල සුදුසු කටුපත් කැලේ	0 3 35	10
6118	භම	කල්ලන්විසේ ඇම්. බහිල්ලි. අප්පුරු	භම	0 2 32	10
6119	භම	—	භම	1 1 26	10
සිතියම 2,069.					
6150	පිහිටුවනෙල්ල	ඇත්. කපුරුල	විවිධ සුදුසු ලදු මුකලාන	6 1 4	11
6151	භම	—	භම	2 0 20	11
සිතියම 2,068. කඩවත්තෝරලේ.					
6144	මහදිවුල්වැව	කිරිබත්තැන්ලේකම	විවිධ සුදුසු කටුපත්විම	1 1 20	10
6147	භම	—	පුන්විල්ල හිටපු උප්පේර් විසින් බලකන් කාරෙත් අල්ලාගත තිබෙන කුඹුර	0 0 26	10
6148	භම	පී. ජන්ගුරුල	පොල්වැව්වල සුදුසු කටුපත් කැලේ	1 0 5	10
සිතියම 2,073.					
6166	ම.හිවැව	පී. බී. කිරුල සහ තවත් අය	විවිධ සුදුසු ලදු මුකලාන නුවන් සන් හිලි කහරුව සහ වැව වැඩිදිවුහු කලාම් මෙම ඉඩම වතුරට ගව්වේ	4 3 30	10
6167	භම	—	භම	1 1 18	10

නො. 6168	ගම. වාඩිවැව	ඉල්ලුම්කාරයා. පි. ඩී. මැනින්දර සහ තවත් අය	අන්දම. විශ්ව ඉදුසු කටුපත් කැලේ නුවන් සන් ගිලි කනදරුව සහ වැව වැඩිදිවුනු කාලාම මෙම ඉඩම වතුරට යටවෙ ත්ව පුළුවන	අක්කර මහත. සක මිල.	
				අ. රු. ප.	රු.
				2 3 0	10
6170	එම	—	එම	3 3 32	10
6171	එම	—	ලඬකාරෙ ආරච්චිල විසින් අල්ලාගෙන තිබෙන කුඹුර නුවන් සන්ගිලි කන දරුව සහ වැව වැඩිදිවුනු කාලාම මෙම ඉඩම වතුරට යටවෙත්වපුළුවන	0 0 14	10
6172	එම	—	එම	0 0 36	10
6173	එම	—	යු. ඩී. අප්පුරු විසින් බලගන්කාර ගෙන් අල්ලාගෙන තිබෙන ඉඩම	0 0 1-50	10

මෙම ඉඩම්වලින් මොනම ඉඩමකට යම් අයිතිවාසිකම් තිබෙන අය සිටින්නම් ඔවුන් විකිනීමේ දිනේදී පැමිණ අයිතිවාසිකම් ඔප්පුකර සිටින්නට ඕනෑම.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්. විශ්වරත්නරාජාචාර්යයන්ගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණ උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උපනායකයන්ගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානත්වයන්ගෙන් ආඥාව ලෙස,
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
වැඩිදුර මහසෙකුතාරීස් වම්ම.

No. 1,105, N.C. P. Colonial Secretary's Office, Colombo, November 23, 1901.

ON Thursday, January 16, 1902, and the following day, at 3 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Horowapotana, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Five allotments of land situated in the Hurulupalata division of the Anuradhapura District of the North-Central Province.

Preliminary plan 746.—Kalpe korale.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
2401	Welimapotana	Punchirala Vel-vidane	Chena fit for paddy	19	2 28	10
2124	Maradankadawala	Kapurala Vel-vidane	Forest fit for paddy and for garden	39	2 14	10
2173	Diyamailagahawewa	—	Forest fit for garden	2	2 13	10
2393½	Italwetunuwewa	Punchirala, Division Officer	Low jungle fit for paddy	3	1 0	16
4621	Ratmalagahawewa	—	Scrub jungle fit for garden	3	3 22	10

Claimants to any of these lands must attend the sale and prove their title, if any.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,
R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 1,105, N.C. P. වර්ෂ 1901 ක්වු නොවැම්බර් මස 23 වෙනි දින කොළඹ මහසෙකුතාරීස් උපනායකයන්ගෙන් කන්දෝරුවේදී.

උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උපනායකයන් විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ කිසිදු ප්‍රකාරයට වර්ෂ 1902 ක්වු ජනවාරි මස 16 වෙනි දිනවූ මුහුණපත්තිය සහ ඊට පසුව දිනක් සටහන තුනට ගොරුවොනානේදී වෙන්දේසිකර විකුණන්නට නොහොත් බේරුන්කරගන්නට යෙදෙනවා ඇත.

උතුරුමැද දිසාවේ අනුරාධපුර පලාතේ හුරුවපලාතේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 5ක්. සිහියම 746. කල්පේකෝරලේ. අයිතිකම කියන්නා—ආණ්ඩුව.

නො. 2401	ගම. වැලිමාපොත්ත	ඉල්ලුම්කාරයා. පුත්චේරුවෙල්විදාන සිහියම 608.	අන්දම. විශ්ව ඉදුසු හේන	අක්කර මහත. සක මිල.	
				අ. රු. ප.	රු.
				19 2 28	10
2124	මරදන්කඩවල	කපුරුල වෙල්විදාන	විශ්ව සහ වත්තට සුදුසු මුහුණත	39 2 14	10

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අත්දම.	මහක. අ. රු. ප.	අක්කර. ගක මිල. රු.
2173	දිගමසිලගහවැව	සිනියම 635.	වත්තට හුදු මුකලාන	2 2 13	10
2393½	ඊතල්වැවුහුච්ච	සිනියම 744. පුත්තරු කොට්ඨාසේ මිලදුනියා	විසට හුදු ලදුකැලේ	3 1 0	10
4621	රත්මලගහවැව	සිනියම 1,493.	වත්තකට හුදු කටපත් කැලේ	3 3 22	10

මෙම ඉඩම්වලින් මොන ඉඩමකට යම් අයිතිවාසිකම් ඇති අයවල් සිටින්නම් ඔවුන් විනිසුම් දිනේදී පැමිණ අයිතිවාසිකම් ඔප්පුකර සිටින්නට ඕනෑය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේඤ්ච්චනරාජ්‍යාන්තරයේගෙන්ද, විනිසුම් කොන්දේසිය ගැණ වැඩිදුර කාරණා උතුරුමැදදිසාවේ ඒජන්තරාජ්‍යාන්තරයේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානවතන්සේගේ ආඥාවලෙස,
 ඩබ්ල්. ඩී. ටේලර්,
 වැඩබලන මහසෙකුකාරස් මමික.

No. 1,106, N.C. P.

Colonial Secretary's Office,
 Colombo, November 21, 1901.

ON Friday, January 17, 1902, at 12 o'clock noon, the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifteen allotments of land situated in the Nuwaragampalata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs. c.
				A.	R. P.	
Preliminary plan 2,040.—Kanadara korale.						
6050	Kudanochikulama	Tikiri Appu Vel-vidane and others	High jungle fit for paddy	3	3 0	11 0
Preliminary plan 2,052.—Kende korale.						
6078	Timbiriwewa	K. Udayare and W. Udayare of Kallanchiya	Scrub jungle fit for paddy, but liable to submersion by Kallanchiya tank	3	0 26	10 0
Preliminary plan 2,053.—Kende korale						
6079	Kallanchiya	Appurala Gamarala	Scrub jungle fit for paddy	1	1 2	10 0
Preliminary plan 2,061.—Kende korale.						
6121	Do.	K. V. Appurala	Scrub jungle fit for paddy	5	3 0	10 0
Preliminary plan 2,062.—Kende korale.						
6123	Do.	Appurala Lekama	Low forest and jungle fit for paddy	3	1 10	10 0
Preliminary plan 2,055.—Kende korale.						
6090	Siyambalagaswewa	N. Ukkurala and another	Low jungle fit for 'cocoanut	3	0 38	11 0
6091	Do.	A. Banda	do.	2	1 15	11 0
6094	Do.	—	Open land and scrub jungle fit for cocoanut	0	1 3	11 0
Preliminary plan 2,056.—Kende korale.						
6096	Galkadawala	Punchirala Vel-vidane and another	Scrub jungle fit for paddy	5	0 20	10 0
Preliminary plan 2,058.—Kende korale.						
6105	Mahawewa	Udayarege Tikiri Naide	High and low jungle fit for paddy	2	1 2	10 0
Preliminary plan 2,079.—Kende korale.						
6190	Minhettigama	K. Aiyate Vel-vidane	Low jungle fit for paddy	6	0 25	10 50
6191	Do.	—	Paddy field (encroachment by Kirinaiderala Gamarala and others)	0	0 30	10 50
6192	Do.	—	Low jungle fit for paddy	7	3 36	10 50
6193	Do.	—	Paddy field (encroachment by Kirinaiderala Gamarala and others)	0	0 6	10 50
6194	Do.	—	do.	0	1 21	10 50

Claimants to any of these lands must attend the sale and prove their title, if any.
 Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,
 R. W. LEVERS,
 Acting Colonial Secretary.

No. 1,106, N.C. P.

වස 1901 ක්වු නොවැම්බු මස 21 වෙනි දින කොළඹ

මහසෙනෙහිකාරිස්ථානයේදී කන්තෝරුවේදී.

ලතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාණන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වස 1902 ක්වු ජනවාරි මස 17 වෙනි දිනවූ සිකුරුදු දවල් දෙලකට අනුරාධපුර කවිවේරියේදී වෙන්දේසිකර විකුණනට ගෝ මේරුන්කරනට ගෙදෙනවා ඇත.

ලතුරුමැද දිසාවේ අනුරාධපුර පලාතේ නුවරගමපලාත කිහිප කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි. සිතියම 2,040. කනදරුණේරලේ. අක්කරයක මිල මහන. ගණන. ඇ. රු. ප. රු. ශ.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අත්දම.	ඇ. රු. ප.	රු. ශ.
6050	කුඩානොවිම්කුලම	විකිරිඅප්පු වෙල්විදුනේ සහ තවත් සිතියම 2,052. කැදුණකාර්ලේ.	විවිධ සුදුසු අත්දමුවාකැලේ 3	3 0	11 0
6078	කිඹිරිවැව	කල්ලන්විලේ කේ. උඩ කාරේ සහ ඩම්ලිවි. උඩ කාරේ සිතියම 2,053.	විවිධ සුදුසු කටුපත්කැලේ 3	0 26	10 0
6079	කල්ලන්විල	අප්පුරුගමරු සිතියම 2,061.	විවිධ සුදුසු කටුපත්කැලේ 1	1 2	10 0
6121	එම	කේ. වි. අප්පුරු සිතියම 2,062.	විවිධ සුදුසු කටුපත් සහ කැලේ 5	3 0	10 0
6123	එම	අප්පුරු ලේකම සිතියම 2,055.	විවිධ සුදුසු කැලේ සහ ලඳු මුකලාන 3	1 10	10 0
6090	සියඹලාගස්වැව	ඇන්. උක්කුරු සහ තවත් කෙනෙක්	පොලව සුදුසු ලඳුකැලේ 3	0 38	11 0
6091	එම	ඒ. බන්ධා	එම 2	1 15	11 0
6094	එම	—	පොලව සුදුසු කටුපත්කැලේ සහ පිට්ටනි ඉඩම 0	1 3	11 0
6096	ගල්කඩවල	පුංචිරු වෙල්විදුනේ සහ තවත් කෙනෙක් සිතියම 2,058.	විවිධ සුදුසු කටුපත්කැලේ 5	0 20	10 0
6105	මකවැව	උඩකාරේගේ විකිරිකසිදේ සිතියම 2,079.	විවිධ සුදුසු ලඳු සහ අත් දමුවා කැලේ 2	1 2	10 0
6190	මිත්තෙට්ටිගම	කේ. අසිතාගේ වෙල් විදුනේ	විවිධ සුදුසු ලඳුකැලේ 6	0 25	10 50
6191	එම	—	කිරිපසිදුරු ගමරු සහ තවත් අග විසින් මැදිකර ගණ නිබෙහ කුඹුර 0	0 30	10 50
6192	එම	—	විවිධ සුදුසු ලඳුකැලේ 7	3 36	10 50
6193	එම	—	කිරිපසිදුරු ගමරු සහ තවත් අග විසින් මැදිකර ගණ නිබෙහ කුඹුර 0	0 6	10 50
6194	එම	—	එම 0	1 21	10 50

මෙම ඉඩම් කැබලි ගැණ අයිතිවාසිකම් කියා සිටින යම් අග ඇත්නම් ඔවුන් විසින් විකුණීමේ දිනට පැමිණ ඔවුන්ගේ අයිතිවාසිකම් ඔප්පුකරනට හිතැත.

මෙම ඉඩම ගැණ මැදිකර කාරණ සර්වේචර්ජනරුන්ගේ සේවයද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණ ලතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාණන්ගේ සේවයද දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානත්වයන්ගේ අඥාව ලෙස,
ආර්. ඩබ්ලිවු. අයිවර්ස්,
වැඩබලන මහසෙනෙහිකාරිස් වමික.

No. 1,107, N.C. P.

Colonial Secretary's Office,
Colombo, November 25, 1901.

ON Saturday, January 11, 1902, at 2.50 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Kallanchiya, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Nuwaragampalata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
6143	Pallankulama	Jiwa Vidanage Gama of Puliyankulama	Low jungle fit for paddy, but said to be liable to submer-sion by the restoration of Mahagalkadawala tank	3 0 9	10

Claimants to this land must attend the sale and prove their title, if any.
Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,
R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 1,107, N.C. P.

වෂ 1901 ක්වු කොවුම්වු මස 25 වෙනි දින කොළඹ මහසෙනසුනාරිච්ඡත්තාන්සේනේ කන්කෝරුවේදී.

උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම් ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වෂ 1902 ක්වු ජනවාරි මස 11 වෙනි දිනවු සෙනසුරුදු සවස දෙක කුත් මිනිවිටු පණහට කල්ලන්විෂ්ඨී වෙන්දේසිකර විකුණනවට හෝ බේරුවනකරනවට යෙදෙනවා ඇත.

උතුරුමැද දිසාවේ අනුරාධපුර පලාතේ නුවරගම්පලාත කිහිප කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 1. පිහියම් 2,067. කැඳුකෝරලේ.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	අක්කර්ක මහත. මිල ගහන. අ. රු. ප. රු.
6143	පල්ලන්කුලම්	පල්ලන්කුලම් ජීවාච්ඡී තේනේ ගම:	මට පුදුසු ලදුකැලේ, නුවුත් මහකල්කඩවල වෑව වෑහි දියුනු කිරීමෙන් වතුරට යට වෙන්ව පුළුවන	3 0 9 10

මෙම ඉඩම් කැබලි ගැණ අයිතිවාසිකම් කියා සිටින යම් අය ඇත්නම් ඔවුන් විසින් විකිනීමේ දිනට පෑමින් ඔවුන්ගේ අයිතිවාසිකම් ඔප්පුකරනවට බැහැය.

මෙම ඉඩම් ගැණ වෑහිදුර කාරණ සර්වේශ්වර්තරාජ්‍යාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණ උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යාන්සේගෙන්ද දැනගනවට පුළුවන.

ගරුකර උතුමානවකන්සේනේ ආඥාවලෙස,
 ආර්. ඩබ්ලිවු. අයිවර්ස්,
 වැඩබලන මහසෙනසුනාරිච්ඡ වමින.

LAND SALES IN THE PROVINCE OF UVA.

No. 421, P. OF U.

Colonial Secretary's Office,
 Colombo, November 24, 1901.

ON Tuesday, January 21, 1902, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fourteen allotments of land situated in the Udukinda and Bintenna divisions of the Badulla District of the Province of Uva.

Preliminary plan 980.—For sale or settlement.
 Claimant—Crown.

Lot.	Village.	Name of Land.	Description.	Upset Price	
				Extent. A. R. P.	per Acre. Rs.
3344	Asweddumweligama in Dehivinnipalata of Udukinda	Pallebodella	Patana	0 1 32	10
3345	Do.	do.	Paddy field	0 3 7	10

Preliminary plan 989. Applicant—R. M. Huduhami.
 Claimant—Crown.

3363	Hinnarangolla in Dehivinnipalata korale of Udukinda	Yahalearawa	Patana	1 0 30	10
------	---	-------------	--------	--------	----

Preliminary plan 978.—For sale or settlement.
 Claimant—Alutwela Mutumenika Appuhami and others.

N 103	Moretota in Dehivinnipalata of Udukinda	Udathurehena, Mardakorathahena, Kondagala-alapotahena	Chena	15 1 0	10
-------	---	---	-------	--------	----

Claimant—Proprietors of Kinross estate.

O 103	Moretota in Dehivinnipalata of Udukinda	Udathurehena, Mardakorathahena, Kondagala-alapotahena	Chena	0 0 10	10
-------	---	---	-------	--------	----

Claimant—I. Siribaddana.

P 103	Moretota in Dehivinnipalata of Udukinda	Kondagala-alapotakumbura	Paddy	0 0 38	10
-------	---	--------------------------	-------	--------	----

Claimant—A. Mutumenika.

Q 103	Moretota in Dehivinnipalata of Udukinda	Kondagala-alapotakele	Forest	0 1 6	15
-------	---	-----------------------	--------	-------	----

Preliminary plan 998.—For sale or settlement.
 Claimant—I. Kiri Banda of Kirioruwa.

U 103	Pettiyagedara in Dehivinnipalata of Udukinda	Inikapbeddehena	Chena and jungle	2 3 8	10
V 103	Do.	do.	Native garden	2 2 8	10

Lot.	Village.	Name of Land.	Description.	Upset Price	
				Extent. A. R. P.	per Acre. Rs.
Preliminary plan 951. Applicant—T. B. Talagune Basnayaka Nilame and another. Claimant—Crown.					
3273	Ellawelagama in Bintenna korale of Bintenna	Kirimedillahena and Dieulagahapitiyahena	Chena, now under paddy	19 2 18	10
Preliminary plan 411.—For sale or settlement. Claimant—Crown.					
1377	Koruppe in Bintenna korale of Bintenna	Bandigahamulla	Abandoned paddy and forest land	3 3 16	10
Preliminary plan 2,948. Applicant—Mr. H. O. Hoseason. Claimant—Crown.					
8784½	Gewarawela in Kumbalwela-palata of Udukinda	Wattagodapatana	Patana	1 3 20	10
Preliminary plan 740. Applicant—Mr. H. O. Hoseason. Claimant—Crown.					
2569	Gewarawela in Kumbalwela-palata of Udukinda	Ambalamkepalla-patana	Patana	0 2 17	10
2570	Do.	do.	do.	0 3 23	10

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,
R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 421, P. OF U.

අංක 1901 ක්වූ නොවැම්බු මස 24 වෙනි දින කොලඹ මහලෙන් නැවත නැවත සේවයේ යෙදවීමට අයදුම් කළ බවට.

ඉහත දිනට අයදුම් කළ ඒකකයන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වසර 1902 ක්වූ ජනවාරි මස 21 වෙනි දිනට අගනරාමාදා පස්වරු 10 වැනි කවරේදී වෙන්දේසි කර විකුණුවීමට යොදනවා ඇත.

උදා දිනට බදු පලයෙන් උඩුකිඳු සහ බිත්තෑන්ගේ ගන කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබ්ලේ 14ක්. සිකියම 981. විකිනීමට නොහොත් කෙරීමට. ගම—උඩුකිඳු දෙහිවිනිපලාග ඇස්වැද්දන්වෙල ගම.

අක්කරයක් විසි
නිමට පටන්
ගන්න

නො.	ඉඩමේ නම.	අයිතියට කීයන්තා.	අන්දම.	මහත.	
				අ. රු. ප.	රු.
3344	පල්ලේබොඩැල්ල	රජසත්කම	පහත	0 1 32	10
3345	එම	එම	අඹුර	0 3 7	10
සිකියම 989. ඉල්ලුම්කාරයා—ආර්. ඇම්. හුදුකාම්. ගම—උඩුකිඳු දෙහිවිනිපලාගකෝරළේ කින්නාරන් ගොල්ල.					
3363	ගහලේ අරව	රජසත්කම	පහත	1 0 30	10
සිකියම 978. ගම—උඩුකිඳු දෙහිවිනිපලාග මොරේනොව.					
N 103	උඩුකුරේගේන, මාරිය කොරනගේන, කොනඩග ඇලපොත්	අරන්වෙල වුගුමැනිකා අල්ලු	හේන	15 1 0	10
O 103	එම	කාම් සහ වෙනත් අයිති	එම	0 0 13	10
P 103	කවුඩාගල අලපොත	කින්නරේවත්ත අයිතිකාරයෝ	එම	0 0 38	10
Q 103	කොවුඩාගල අලපොත	ජේ. සිරිබද්දන	අඹුර	0 1 6	15
සිකියම 998. ගම—උඩුකිඳු දෙහිවිනිපලාග පිරිපේගෙදර.					
U 103	ඉනිකැපු බැද්දේගේන	කිරිබැවේ ජේ. කිරිබත්වා	හේන සහ කැලේ	2 3 8	10
V 103	එම	එම	වත්ත	2 2 8	10
සිකියම 951. ඉල්ලුම්කාරයා—වී. බී. හලාගම බස්නායක නිලමේ සහ ගවන්. ගම—බිත්තෑන්ගේ බිත්තෑන්ගකෝරළේ ඇල්ලේවෙලගම.					
3273	කිපුමැඩිපුල්ල හේන සහ දිවුගහපිටික	රජසත්කම	හේන	19 2 18	10
සිකියම 411. ගම—බිත්තෑන්ගේ බිත්තෑන්ගකෝරළේ කෝරුදේ.					
1377	බත්හිඟවුල්ල	රජසත්කම	අක්කරයක් අඹුර සහ කැලාව	3 3 16	10
සිකියම 2,948. ඉල්ලුම්කාරයා—ගො. සිකන් මහත්මයා. ගම—උඩුකිඳු අඹුල්ලේවෙලපලාග ගිරවෙල.					
8784½	මත්තේගොඩපහත	රජසත්කම	පහත	1 3 20	10

නො.	ඉඩමේ නම.	අයිතිය කියවන්නා.	අන්දම.	අත්කරගත් මිනිහිලි වටය	
				අ. රු. ප.	රු.
		සිතියම 740.			
2569	අම්බලන්කපල්ලේපහන රජසත්තක	සතන		0 2 17	10
2570	එම	එම		0 3 23	10

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේශර් ජනරජලායකායේගෙන්ද, මිනිහිමේ කොන්දේසි ගැන ලාවදිසාමේ ආණ්ඩුමේ ඒජන්තලායකායේගෙන්ද දැනගත හැකිය.

ගරුකර උතුමානවතන්සේගේ ආඥාවලස,
 ආර්. ඩබ්ල්. අබ්වර්ස්,
 වැඩබලන මහසෙකුකාරිස් වමිස.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

No. 384, P. OF S.

Colonial Secretary's Office,
 Colombo, November 21, 1901.

ON Tuesday, January 14, 1902, at 1 o'clock P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government

Five allotments of land situated in the Ratnapura District of the Province of Sabaragamuwa.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price	
				A. R. P.	Rs.		
2532	Katukendaketiyemukalana	Crown	High forest	7	2	0	20
2500	Nekatigemukalana	Crown	Forest	1	1	24	100
2501	Do.	do.	do.	0	3	26	100
2502	Do.	do.	do.	1	2	2	100
2634	Dambatenmukulana	Crown	Forest	4	1	4	15 ^c

* Supposed to contain plumbago.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the Province of Sabaragamuwa.

By His Excellency's command,
 R. W. IEVERS,
 Acting Colonial Secretary.

No. 384, P. OF S.

මේ 1901 ක්වු නොවැම්බර් මස 21 වෙනි දින කොළඹ මහසෙකුකාරිස්ලායකායේගේ කන්තෝරුවේදී.

වරලත්ව දිසාමේ ඒජන්තලායකායේ මිනිහි මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට මේ 1902 ක්වු ජනවාරි මස 14 වෙනි දින වූ අඟහරුවාදු පස්වරු 1 ව රත්නපුරේ කම්මේරියේදී වෙන්දේසිකර මිනුණිනව යෙදෙනවා ඇත.

සබරගමු දිසාමේ රත්නපුරේ පලාතේ පිහිටා තිබෙන බිම්කැබෙලි 5 ක්.

සිතියම 908. ගම—බිපනාකේ. වැදකෝරලේ.

නො.	ඉඩමේ නම.	අයිතිය කියවන්නා.	අන්දම.	අත්කරගත් මහන. වටිනාකම.			
				අ. රු. ප.	රු.		
2532	කටුකැන්දකැපියෙ මුකලාන	ආණ්ඩුව	මහමුකලාන	7	2	0	20
2500	නැකතියේ මුකලාන	ආණ්ඩුව	මුකලාන	1	1	24	100
2501	එම	එම	එම	0	3	26	100
2502	එම	එම	එම	1	2	2	100
2634	දම්කැන්දේ මුකලාන	ආණ්ඩුව	මුකලාන	4	1	4	15*

* මිනිස් තිබෙනවායයි සැලසි.

මේ ඉඩම් සම්බන්ධ වැඩිදුර කාරණා මිනිස්පොරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානතුමාගෙන්ද, මිනිහිමේ කොන්දේසි සම්බන්ධ කාරණා සබරගමු පලාතේ මහජනලායකායේගෙන්ද දැනගත ව පුළුවන.

ගරුකර උතුමානවතන්සේගේ ආඥාවලස,
 ආර්. ඩබ්ල්. අබ්වර්ස්,
 වැඩබලන මහසෙකුකාරිස් වමිස.

LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for a depot for night soil and street refuse in Gampola, to wit:—

Preliminary plan 5,026. Village—Kahatapitiya.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.		
				A.	R.	P.
R 827	Batalapitiyawatta	Tea	Caderu Lebbe Vedarala of Kahatapitiya	0	0	9-50
S 827	Do.	Chena waste land	do.	0	0	3
T 827	Do.	Tea	do.	0	2	0
U 827	Do.	Chena waste land	do.	0	1	24-50

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Kandy Kachcheri on December 21, 1901, at 2 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri,
November 19, 1901.

H. WACE,
Government Agent.

විෂි 1876 ක්ව අවුරුද්දේ කොමර 3 හේ ආඥපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, එනම්:— ගම්පොල විද්වල කුකු කසල සහ අසුම් දුමුවට ස්ථානයක් පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "විෂි 1876 දේ ඉඩම් ලබාගැනීමේ ආඥපතයේ" හවෙනි කාණ්ඩයේ කරන බව පැහැදිලි ප්‍රකාරයට කාරකවත්‍රිසභාවේ මන්ත්‍රණ ඇතුළු උතුමානන්වහසයේගෙන් නිසිආකාර මට අණලැබී තිබේ, එ ඉඩම් නම්:—
සිතියම 5,026. ගම—කහටපිටිය.

කො.	ඉඩමේ නම.	අන්දම.	අයිතියට කීයන්නා.	මහත.		
				අ. රු. ප.		
R 827	බතලපිටියවත්ත	තේ	කාදරුලෙව්වේ වෙදර	0	0	9-50
S 827	එම	තේ, හිස්වීම	එම	0	0	3
T 827	එම	තේ	එම	0	2	0
U 827	එම	තේ, හිස්වීම	එම	0	1	24-50

එබැවින් ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුත්තයට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන හැටියට මෙහින් දැනුම්දෙමි.

ඉහතයි ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්නාවූ සෑමදෙනම කළුමන කොමසාරිස් නමුත් වෙනුවට ක්‍රියාකරණ අංශ විෂි 1901 ක්ව දෙසැම්බර් මස 21 වෙනි දින පස්වරු දෙකේ කනිසමට මහකුටුර කම්බේරියේදී මා ඉදිරිපිට පැමිණ එ කොමිෂන් දමේ අයිතිවාසිකම්ද කියා කියාසිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් ඊට ඇත්නාවූ කළුමනේ අයිතිකම් කොරාදරුත් කියාසිටින්නට ඕනෑවට මෙහින් දැනගන සුදාසි.

විෂි 1901 ක්ව කොමර්වර් මස 19 වෙනි දින මහකුටුර කම්බේරියේදී.

එච්. වේස්,
ආණ්ඩුවේ ඒජන්ත වම්බ.

1876 ම (බ්‍ර) - ක්ව 3 ම මුහුදුසේසඳුප්පු 7 ම පිරිවිණ පිරිකාරය කම්පනියට මුරාහිණ ඉතමයෙහි මෙහි පහත සඳහන්වන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "විෂි 1876 දේ ඉඩම් ලබාගැනීමේ ආඥපතයේ" හවෙනි කාණ්ඩයේ කරන බව පැහැදිලි ප්‍රකාරයට කාරකවත්‍රිසභාවේ මන්ත්‍රණ ඇතුළු උතුමානන්වහසයේගෙන් නිසිආකාර මට අණලැබී තිබේ, එ ඉඩම් නම්:—
ප්‍රථමපද්ධත මුහුදුසේසඳුප්පු 5,026, මුරාහිණ—කොට්ටපිටිය.

කුණම.	කාණියන ක්‍රම පෙරා.	විපරය.	උරුමකරුගේ නම.	විෂාලය.		
				අ. රු. ප.		
R 827	පත්තපිටියවත්ත	තේ	කොට්ටපිටිය කොමසාරිස්වරයා	0	0	9-50
S 827	එම	පාහේසේන	එම	0	0	3
T 827	එම	තේ	එම	0	2	0
U 827	එම	පාහේසේන	එම	0	1	24-50

ඉහත සඳහන්වන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "විෂි 1876 දේ ඉඩම් ලබාගැනීමේ ආඥපතයේ" හවෙනි කාණ්ඩයේ කරන බව පැහැදිලි ප්‍රකාරයට කාරකවත්‍රිසභාවේ මන්ත්‍රණ ඇතුළු උතුමානන්වහසයේගෙන් නිසිආකාර මට අණලැබී තිබේ, එ ඉඩම් නම්:—
ප්‍රථමපද්ධත මුහුදුසේසඳුප්පු 5,026, මුරාහිණ—කොට්ටපිටිය.

මෙහි මුරුමිත කාණිකරුට උරුමකරුගේ නම ප්‍රකාරයට මුරාහිණ ඉතමයෙහි මෙහි පහත සඳහන්වන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "විෂි 1876 දේ ඉඩම් ලබාගැනීමේ ආඥපතයේ" හවෙනි කාණ්ඩයේ කරන බව පැහැදිලි ප්‍රකාරයට කාරකවත්‍රිසභාවේ මන්ත්‍රණ ඇතුළු උතුමානන්වහසයේගෙන් නිසිආකාර මට අණලැබී තිබේ, එ ඉඩම් නම්:—
ප්‍රථමපද්ධත මුහුදුසේසඳුප්පු 5,026, මුරාහිණ—කොට්ටපිටිය.

කොමර්වර් මස 19 වෙනි දින මහකුටුර කම්බේරියේදී.

ඉ. ඩබ්ලිව්. ජයවර්ධන,
ආරාධනා සේනා.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for a site for a Resthouse at Talawakele, to wit:—

Preliminary plan 4,674. Village—Talawakele.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.
V 798	Talawakele estate	Site of old cooly lines	The proprietors of title plan 60,250	A. R. P. 0 1 12

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land. All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at Nuwara Eliya on December 11, 1901, at 12 o'clock noon, and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Nuwara Eliya Kacheheri,
November 11, 1901.

E. M. DE C. SHORT,
Assistant Government Agent.

විෂි 1876 ක්වූ අවුරුද්දේ නොමමර 3නේ ආඥපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට, ආණ්ඩුවේ කටයුත්තකට, එනම්:—තලවාකැලේ නානායමක් සෑදීමට ස්ථානයක් පිණිස මෙහි පහත සඳහන් වූ ඉඩම ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "විෂි 1876යේ ඉඩම ලබාගැනීමේ ආඥපත්‍රයේ" හවෙති කාණ්ඩයේ කර තිබෙන පංගාර්තුවල ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මහතුණය ඇතුළු උතුරුබටහත්සේගෙන් නිසිආකාර මට අණලැබී තිබේ, ඒ ඉඩම නම්:—

සිතියම 4,674. ගම—තලවාකැලේ.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම් කියන්නා.	මහත:
V 798	තලවාකැලේවත්ත	ලැයිමක් තිබූ ස්ථානය	නොමමර 60,250 දරන මුළු ඉඩමකාරයෝ	අ. රු. ප. 0 1 12

එබැවින් ඉඩම අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනයට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඔබ්බෙන් තිබෙන හැටියට මෙයින් දැනුම්දෙමි.

ඉහත කී ඉඩමට අයිතිවාසිකම් ඇත්නම් සෑමදෙනම තමන්ගේ නොහොත් තමන් වෙනුවට ක්‍රියා කරණ අය විෂි 1901 ක්වූ දේසැම්බර් මස 11 වෙනි දින දවල් දෙලනේ කතිසමට නුවරඑළියේදී මා, ඉදිරිපිටට පැමිණ ඒ කොසිදුන්දමේ අයිතිවාසිකම්ද කිසි කියාසිටින්නට ඔබ්බෙන් සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් ඊට ඇත්නම් තමන්ගේ අයිතිකමේ තොරතුරු කියාසිටින්නට ඔබ්බෙන් දැනගත යුතුයි.

විෂි 1901 ක්වූ නොවැම්බර් මස 11 වෙනි දින නුවරඑළියේ කවචේර්සේදිය.

ඒ. ඇම්. ද සී. ශෝර්ට්,
ආණ්ඩුවේ උපද්වේන වහන.

1876 ම් (බ්‍ර) - ත්තු 3 ම ඉලකකප්පද්දතනින 7 ම පිරිවින පිරකාරම සලකාකලෙස්සියල ඉරු තනුරු යිදම (අනාවතු මෙසෙර්ඛඛු) ස්තාපිතලාපද්දයාය් ආනුරුම පතිරකතේවෙකලු වෙණ්ද්දයාන පිණ්ණර් ස්පොලපද්දම කාණ්ඩය, අනාවතු:—

පිරතමපද්දත ඉලකක 4,674. ලාපිච්චි—සලකාකලෙස්සියල.

නුණ්ඪ.	කාණ්ඩයෙහි පෙරා.	විවරම.	උරිත්තාලිකලින පෙරා.	විචාලම.
V. 798	සලකාකලෙස්සියල ද්දම	පඤා කුච්චාද්දකලින වය පිරුත්ත ද්දම	තිම්පා 60,250 උණ්ණ ඉට් පඤා උදෙයවකාණ්	අ. රු. ප. 0 1 12

ඉදිකලනොගනවත්තන ඉදිකලනොගනවත්තන 1876 ම (බ්‍ර) - ත්තු 3 ම ඉලකකප්පද්දතනින 7 ම පිරිවින පිරකාරම සලකාකලෙස්සියල ඉරු තනුරු යිදම (අනාවතු මෙසෙර්ඛඛු) ස්තාපිතලාපද්දයාය් ආනුරුම පතිරකතේවෙකලු වෙණ්ද්දයාන පිණ්ණර් ස්පොලපද්දම කාණ්ඩය, අනාවතු:—

මෙහෙතෙමින් කාණ්ඩයෙහි උරිත්තාපද්දකලින සලකාකලෙස්සියල අලල ක් අවරවලදෙයවකාණ් පරිවරකාරා මුලමාය් 1901 ම (බ්‍ර) මාර්තු 11 න් තේසියලනුරු මතනිපාණම 12 මනිකලු නුවරෙලියාවලි ආනුරුම පතිරකතේවෙකලු වෙණ්ද්දයාන පිණ්ණර් ස්පොලපද්දම කාණ්ඩය, අනාවතු:—

මෙහිනා කප්පෙරි,
1901 ම (බ්‍ර) කාර්තිකෙසෙර් 11 න් උ.


ඒ. ආ. උ. ජොර්ට්,
උදෙයවකාණ් ඉසෙණ්ඪ.

NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
declaring the Land to be Crown Property.

In the matter of the land commonly called and known as Tembiligala Belungalakele and Pinnagolle Medapatna, situate in the village of Tembiligala Udagama, in the Ganga Ihala korale, in the Central Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land, and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Herbert Wace, Government Agent, Central Province, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this Fifteenth day of October, 1901, order and declare that the said land, commonly called and known as Tembiligala Belungalakele and Pinnagolle Medapatana, situate in the village of Tembiligala Udagama in the Ganga Ihala korale, in the Central Province, and shown as lots 1 and 2 respectively in cadastral survey plan No. 11 of January 15, 1900, of lands situate in the said village, a certified copy whereof is herewith annexed, and containing in extent about 33 acres 3 roods 35 perches, and bounded as follows:



Scale of 8 Chains to an Inch.

Preliminary plan 11.


Description : Old jungle.

Claimant : Crown.

Lot No. 1 called Tembiligala Belungalakele, in extent 32A. 2R. 25P., situated in Tembiligala Udagama village in Udapalata division of Ganga Ihala korale.

Surveyor-General's Office,
Colombo, December 17, 1900.

S. J. C. MORE,
for Surveyor-General.
C 5*



Scale of 8 Chains to an Inch.

Preliminary plan 11.

Description : Patana.

Claimant : Crown.

Lot No. 2 called Pinnagolle Medapatana, in extent 1A. 1R. 10P., situated in Tembiligala Udagama village in Udapalata division of Ganga Ihala korale.

Surveyor-General's Office,
Colombo, December 17, 1900.

S. J. C. MORE,
for Surveyor-General.

north by Crown land called Hampilayaya ; east by Galbowa Lentenne claimed by Mr. George Christie, Lentennehena claimed by Mr. George Christie, Galgodapitiahena claimed by Pallegedara Punchirala, Tibotulande claimed by Mr. George Christie, Kolobowehehena *alias* Harambahena claimed by Mr. George Christie, Galvetayetenna claimed by Mr. George Christie, Wirabandiyahena claimed by Keman Mudalali, and Namburewalayehena claimed by Telkaragedara Appuwa ; south by Lentenne-ela, Araluwe-watta and Hilpenkandure claimed by Hanguranketa Maha Dewala, and Dewalehena claimed by Abeyakoon Mudiyanseleage Tikiri Banda ; and on the west by Crown land called Pinnagollamada—is the property of the Crown.

Kandy Kachcheri, October 15, 1901.


H. WACE,
Government Agent.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Land to be Crown Property.

In the matter of land commonly called and known as Nagahahenamukalana, situate in the village of Talapitiya in the Panawal korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named land, and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Edward Thomas Noyes, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 10th day of October, 1901, order and declare that the said land, commonly called and known as Nagahahenamukalana, situate in the village of Talapitiya in the Panawal korale, in the Province of Sabaragamuwa, and shown as lot 33 in sketch plan No. 9 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent about 42 acres 2 roods 31 perches, and bounded as follows: on the north by Nagahahena and Deniyahena claimed by Atukorallage Dingiri Hami, Tennehena claimed by Ranwalvidanelage Mohottibami, a stream, and Millagahahena claimed by E. P. Menikrala ; on the east by

Godaparagahahena claimed by T. G. Kusalhami, Tennehena claimed by Pallekandage Babaranchiya, Tennehena claimed by T. G. Kusalhami; on the south by a portion of Kiriatalagawahena claimed by Galaddalaya



Scale of 8 Chains to an Inch.

Plan of an allotment of land called Nagahahenamukalana, situate in the village Talapitiya in Panawal korale of Three Korales in the District of Kegalla, in the Province of Sabaragamuwa, containing in extent 42A. 2R. 31P.

Surveyor-General's Office,
Colombo, August 10, 1898.

ALFRED E. WACKRILL,
Acting Surveyor-General.

Kusalhami; on the west by Kiriatalagawahena claimed by Galaddalaya Kusalhami, Mudunapitahena claimed by P. Hatankira, Bandigalehena claimed by M. Ukkuhatana, huge rock, Kitulwitiyagehena claimed by M. Ukkuhatana—is the property of the Crown.

Kegalla Kachcheri,
October 10, 1901.

E. T. NOYES,
Assistant Government Agent.


Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Lands to be Crown Property.

In the matter of lands commonly called and known as Eluwagalallemukalana, Gogollemukalana, and Welgalahena, situate in the village of Pelenpitiya in the Pata Bulatgama, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named lands, and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Edward Thomas Noyes, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 10th day of October, 1901, order and declare that the lands, commonly called and known as Eluwagalallemukalana, Gogollemukalana, and Welgalahena, situate in the village of Pelenpitiya in the Pata Bulatgama, in the Province of Sabaragamuwa, and shown as lot 236 on preliminary plan 144, lots 4,645 and 4,645½ on preliminary

plan 204, and lot 7,746 on preliminary plan 5,987 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 57 acres 1 rood 17 perches, and bounded as follows :—

1. Eluwagalallemukalana (P.P. $\frac{144}{236}$): on the north by a path reservation and Elluwagallapatana claimed by the Crown ; on the east by land described on T. P. 104,902 called Kelvin estate claimed by W. L. Strachan ; on the south by Hapugamahulahena claimed by Galegedara Hami ; on the west by Narangahamadahena claimed by Hallarage Ranhami.



Situation : Pelenpitiya village.

Lot.	Name of Land.	Extent. A. R. P.
P. P. $\frac{144}{236}$...	Elluwagalallemukalana ...	12 3 3
P. P. $\frac{204}{4,645}$...	Gogollemukalana ...	34 1 6
P. P. $\frac{204}{4,645\frac{1}{2}}$...	Do. ...	5 3 15
P. P. $\frac{5,987}{7,746}$...	Welgalahena ...	4 1 33

Surveyor-General's Office,
Colombo, August 28, 1899.

S. J. C. MORE,
for Surveyor-General.

2. Gogollemukalana, Welgalahena (P.P. $\frac{204}{4,645, 4,645\frac{1}{2}}$ and P. P. $\frac{5,987}{7,746}$): on the north by land described on T. P. 104,897 called Kelvin estate claimed by W. L. Strachan ; on the east by Patanehena, Liyanwattahena, Walgalawattahena claimed by Hallarage Ranhami, Bulukandemulahena claimed by Millage Mudalihami Vedarala, and We-oya ; on the south Liyangamahulahena claimed by Punchirala Vedarala and We-oya ; on the west by Kitalwattemulahena claimed by Mudalihami Vedarala—are the property of the Crown.


E. T. NOYES,
Assistant Government Agent.

Kegalla Kachcheri,
October 10, 1901.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
declaring the Lands to be Crown Property.

In the matter of lands commonly called and known as Kalugallamukalana, Banagegawa Delgollemukalana, and Delgollewatta, situate in the village of Dehimaduwa in the Galboda korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above named lands, and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Edward Thomas Noyes, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 26th day of October, 1901, order and declare that the said lands, commonly called and known as Kalugallamukalana, Banagegawa Delgollemukalana, and Delgollewatta, situate in the village of Dehimaduwa in the Galboda korale, in the Province of Sabaragamuwa, and shown as lot 4,955 on preliminary plan 7,949 and lots



Situation : Dehimaduwa village in Egodapota pattu of Galboda korale.

Lot.	Name of Land.	Extent. A. R. P.
4955	Kalugallamukalana	22 1 6
4902	Banagegawa Delgollemukalana	9 0 0
G 437	Delgollewatta	0 0 24
H 437	Do.	0 3 0
I 437	Do.	0 1 26

Surveyor-General's Office,
Colombo, May 13, 1901.

J. L. HAMPTON,
for Acting Surveyor-General.

4,902; G 437, H 437, and I 437 on preliminary plan 7,931 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 32 acres 2 roods 16 perches, and bounded as follows:—

1. Kalugallamukalana (preliminary plan $\frac{7,949}{4,955}$): on the north by Gabendehena claimed by Punchirala and Walakadayawahena claimed by Appuhami; on the east by Walakadayawahena claimed by Medawatta Appu, Walakadayawahena claimed by Punchirala, Walakadayawahena claimed Ranhami, Walakadayawahena claimed by R. Appuhami, Walakadayawahena claimed by Appu, a Mala-ela, Walakadayawahena claimed by Appu and others; on the south by Bulanahena claimed by Balasuriya Appu; on the west by land described on T. P. 67,610 called Pansalwatta claimed by Ambulugala vihare and the village boundary of Ambulugala village.

2. Banagegawa Delgollemukalana and Delgollewatta (preliminary plan $\frac{7,931}{G 437, H 437, I 437, 4,902}$): on the north by Weragalahena claimed by Appu; on the east by Weragalatalakotuwahena claimed by Appu, Weragalatalakotuwahena claimed by Punchirala, Talakotuwahena claimed by Jotihami and others, Banagegawahena, claimed by Punchirala; on the south and west by a road reservation—are the property of the Crown.


Kegalla Kachcheri,
October 26, 1901.

E. T. NOYES,
Assistant Government Agent.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Land to be Crown Property.

In the matter of land commonly called and known as Ambokkakele, situate in the village of Ambokka in Udugoda Udasiya pattu in the Matale District, and of "The Waste Lands Ordinances 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named land, and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, the Assistant Government Agent for the Matale District, in the Central Province, under and by virtue of the powers vested in him in that behalf by section 2 of the said Ordinances, do hereby on this 28th day of October, 1901, order and declare that the said land, commonly called and known as Ambokkakele, situate in the village of Ambokka in Udugoda Udasiya pattu in the Matale District, as described in the annexed plan, and containing in extent 208 acres, and bounded as follows: on the north by Lulkada-ela and village boundary between Millawana and Ambokka; west by a ridge joining Province boundary between Central and North-Western



Scale of 16 Chains to an Inch.

Description: Forest.

Claimant: Crown.

Lot 7,786 called Ambokkakele, in extent 208A. OR. OP., situated in Ambokka village in Udugoda Pallesiya pattu.
 Surveyor-General's Office,
 Colombo, January 28, 1901.

P. D. WARREN,
 Assistant Surveyor-General.

Provinces; south by Province boundary between Central and North-Western Provinces; south-east by land sold on title plan 44,915 and now forming Ambokka and Kent estates and said to belong to the heirs of Mr. Gordon; east by a Crown forest called Alakolamada, Crown forest Alakotuwa, and Crown forest called Paremada—is the property of the Crown.

Matale Kacheheri,
 October 28, 1901.

E. B. ALEXANDER,
 Assistant Government Agent.


Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," admitting the Claim.

In the matter of the lands commonly called or known as Magahena, Malittigehena, Delgahahena, and Polgahahena, situate in the village of Ginneliya in the Morowak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances No. 1 of 1897, as amended by Ordinance No. 1 of 1899, it was duly notified on the Third day of November, One thousand Eight hundred and Ninety-nine, that if no claim to the lands commonly called or known as Magahena, Malittigehena, Delgahahena, and Polgahahena, situate in the village of Ginneliya in the Morowak korale of the Matara District, in the Southern Province, containing in extent 80 acres and 2 roods, and shown as lots 53a and 53c in sheet O¹⁰/₅₃₋₆₁, was made to the Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897 within the period of three months from the date specified in such notice, such lands would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 344):

And whereas Wijehinge Adirian, Wijehinge Santuhami, and Yakgahawitage Aberan, all of Ginneliya, made claim thereto, and I, John Penry Lewis, Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897, made due inquiry into such claim; I do hereby, with the consent of His Excellency the Governor,

under section 4, sub-section (1), of the said Ordinances, admit the claim of the said claimant to lot 53a in sheet O-¹⁰₅₃₋₆₁, situate in the village of Ginneliya in the Morowak korale of the Matara District, in the Southern Province, containing in extent 47 acres, as described in the annexed certified tracing therefrom, and bounded as



Scale of 8 Chains to an Inch.

Situation : Ginneliya village in Udugaha pattu of Morowak korale.

Lot.	Name of Land.	Extent. A. R. P.
53a	Magahena, Malittigehena, Delgahahena, and Polgahahena	47 0 0
53c	Do. do.	33 2 0

Lot excluded.

80 2 0

Situation : Ginneliya village in Udugaha pattu of Morowak korale.

Lot.	Name of Land.	Extent. A. R. P.
52	Bemmedeniya	0 0 20

Surveyor-General's Office,
Colombo, August 30, 1900.

Sheet O ¹⁰₅₃₋₆₁

S. J. C. MORE,
for Surveyor-General.

follows : on the north by Penahellawalagawahena claimed by W. A. P. Jayanhami and others and Dodan-gahahena claimed by ditto ; on the east by Annasigalahena claimed by ditto, Gallindahena claimed by ditto, Egodahakoratuwa belonging to Liyanage Andiris and others, and Dangahakumbura belonging to W. Adirian and others ; on the south by lot 53b ; on the west by Rukatdeniyehena belonging to Crown, Penahellawalagawahena claimed by W. A. P. Jayanhami and others, and Udadeniya belonging to the Crown.


Galle, November 6, 1901.

J. G. FRASER,
Special Officer.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Land to be Crown Property.

In the matter of land commonly called and known as Talahenakanda, situate in the village of Yatagama in the Kinigoda korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named land, and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Edward Thomas Noyes, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 17th day of October, 1901, order and declare that the said land, commonly called and known as Talahenakanda, situate in the village of Yatagama in the Kinigoda korale, in the Province of Sabaragamuwa, and shown as lots 5,310 in preliminary plan No. 8,023 of lands situate in the said village, a certified copy whereof is hereunto



Lot 5,310 called Talahenakanda, in extent 54A. 2R. 15P., situated in Yatagama village in Walgam pattu of Kinigoda korale.

Surveyor-General's Office,
Colombo, January 29, 1900.

P. D. WARREN,
for Surveyor General.

annexed, and containing in extent about 54A. 2R. 15P., and bounded as follows: on the north by Mala-ela and P. P. $\frac{5,891}{7,493}$ called Tembilibolgahamulakanda claimed by the Crown; on the east by P. P. $\frac{5,891}{7,494}$ called Walattadeniyahena claimed by the Crown, P. P. $\frac{909}{2,533}$ called Malibodahena claimed by the Crown, land described on T. P. 171,707 called Polgolleambagahamulahena, Liyangahamulahena, and Gaskadurugahamulahena, all claimed by M. A. Podisinno and K. A. Podisinno, and the village boundary of Yatapawala village; on the south by land reserved for the railway called Talahenkanda claimed by the Crown; on the west by Bulupitiyehena claimed by Tikiri Banda, Bulupitiekumburagawawatta, Walauwehena, Pahalapolwatta, Walawehehena, and Walauwewatta, all claimed by Cecilia Yatagama—is the property of the Crown.


Kegalla, Kachcheri,
October 17, 1901.

E. T. NOYES,
Assistant Government Agent.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
declaring the Land to be Crown Property.

In the matter of the land commonly called and known as Wallahena and Niyangamalahena, situate in the village of Kotagala in the Morowak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No. 665), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 24th day of September, 1901, order and declare that the said land, commonly called and known as Wallahena and Niyangamalahena, situate in the village of Kotagala in the Morowak



Scale of 8 Chains to an Inch.

Preliminary plan 14.

Lot 6 called Wallahena and Niyangamalahena, in extent 28A. 0R. 20P., situated in Kotagala village in Palle pattu of Morowak korale.

Surveyor-General's Office.
Colombo, December 3, 1900.

Sheet O $\frac{14}{55-63}$

S. J. C. MORE,
for Surveyor-General.

korale of the Matara District, in the Southern Province, and shown as lot 6 in preliminary plan No. 14 (sheet O $\frac{14}{55-63}$) of land situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 28 acres and 20 perches, and bounded as follows: on the north by Kaberahelakumbura belonging to C. A. Gunawardana and others, Niyangamalahena sold by Crown to G. Wirakoon (T. P. 171,838); on the east by Kaberahelakumbura belonging to C. A. Gunawardana and others, the Kaberahelakumburedola, Horehena belonging to Crown, Galendehena belonging to Crown; on the south by the village limit of Dehigaspe; on the west by the village limit of Hattotuwa, Yahabendaradeniya belonging to G. Don Adrian and others— is the property of the Crown.

Akuressa, September 24, 1901.


J. G. FRASER,
Special Officer.

C 6*

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Land to be Crown Property.

In the matter of land commonly called and known as Etambagahahenamukalana, lot 27 in preliminary plan No. 23, situate in the village of Narangaspitiya in the Gangaboda pattu of Siyane korale east, in the Western Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section, the first of such publication having been in the *Government Gazette* No. 5,793, dated July 26, 1901, in respect of the above-named land, and no claim having been made to the said land or to



Situation: Narangaspitiya village in Gangaboda pattu of Siyane korale.

Lot	Name of Land.	Extent. A. R. P.
27	Etambagahahenamukalana	55 1 15

Surveyor-General's Office,
Colombo, May 21, 1901.

J. L. HAMPTON,
for Acting Surveyor-General.

any interest therein within the period of three months from the date specified in the said notice, I, the Hon. Francis Robert Ellis, C.M.G., Government Agent of the Western Province, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 6th day of November, 1901, order and declare that the following land is the property of the Crown.

Land referred to above, situated in the village Narangaspitiya in Gangaboda pattu of Siyane korale east, in the district of Colombo of the Western Province, as shown in plan No. 23 annexed.

Lot 27 known as Etambagahabnamukulana, containing in extent 55 acres 1 rood and 15 perches; bounded on the north by lot 12 called Etambagahamukulana reserved as a burial ground and lot 13 called Etambagahahena sold to Peris de Silva Wolaratna, on the east by the boundary of the village Pingomuwa and land described in title plan No. 166,264, on the south by land described in title plan No. 133,630, and on the west by lot 81 called Etambagahalandawatta sold to A. Punchi Singho Appuhamy and P. Carolis Appuhamy, land described in title plan No. 166,263, lot K 2b called Kahatagahawatta sold to Alagiyawanna Mohotti Appuhamilage Salman Appuhami, Karolis Appuhami, and Allis Appuhami, lot H 2 called Walpolawatta claimed by A. Siman Appuhami and others, lot 47 called Walpolawattekele, the property of Alagiyawanna Mohotti Appuhamilage David Appuhami, Punchi Singho Appuhamy, and Arnolis Appuhami, lot 45 called Etambagahamukulana sold to Wanigasundara Appuhamilage Don Welon and A. Punchi Singho Appuhamy, lot 44 called Etambagahamukulanaawatta sold to Alagiyawanna Mohotti Appuhamilage Bempy Appuhamy, Alagiyawanna William Appu, Alagiyawanna Mathonis Appuhamy, Alagiyawanna Hendrick Appuhamy, lot H 2 called Walpolawatta the property of Alagiyawanna Mohotti Appuhamilage Siman Appuhamy and others, lot 17 called Etambagahamukulana sold to Walimunidewage Joronisa, lot 19 called Horagahadeniyakele sold to Rajnayaka Telenis Appu and Ratnayaka Bempi Appu, lot 16 sold to Alagiyawanna Mohotti Appuhamilage Peris Appuhamy, and lot O 1 called Horagahakumbura claimed by Alagiyawanna Mohotti Appuhamilage Peris Appuhamy and others.

Colombo Kachcheri,
November 6, 1901.

F. R. ELLIS,
Government Agent.

Order under Section of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the
Lands to be Crown Property.

In the matter of lands commonly called and known as Medamademukalana and Korasawelmandiyamukulana, situate in the village of Dombemada in the Kinigoda korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinance No. 1 of 1897 having been duly published in manner prescribed by that section in respect of the above-named lands, and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Edward Thomas Noyes, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 17th day of October, 1901, order and declare that the said lands, commonly called and known as Medamademukalana and Korasawelmandiyamukulana, situated in the village of Dombemada in the Kinigoda korale, in the Province of Sabaragamuwa, and shown as lots 42 and 43 in sketch plans $\frac{30}{42}$ and $\frac{31}{43}$

of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent about 60 acres and 3 roods, and bounded as follows:—

1. Medamademukalana (S. P. $\frac{30}{42}$): on the north by Korossekandamukulana claimed by the Crown;


on the east by Medirehena claimed by K. A. Hetuhami, land described on title plan 174,553 called Mediliyahena claimed by K. A. Ukkurala, land described on T. P. 176,106 called Mediliyahena claimed by K. A. Ukkurala, and land described on T. P. 177,440 called Mediliahena claimed by K. A. Ukkurala, Deniya, Wambotuhena and Medahena claimed by Ekanayakagedara Kapuruhami and others; on the south by Korasawelmandiyamukulana claimed by the Crown; on the west by Polkatuwemukalana, Endagalagawahena and Getamurutamukulana claimed by the Crown, and the korale boundary of Seven Korales.

2. Korasawelmandiyamukulana (S. P. $\frac{31}{43}$): on the north by Medamademukalana claimed by the

Crown, Wambotuhemadawatta claimed by Wijesingha Mudiyanseage Mudalihami; on the east by Dalugalahena claimed by N. Kirihami, Moragollehena claimed by Sinhalapedige Aruma and others, Kosgollehena (P. P. 588) and Alitennahena (P. P. $\frac{558}{X 73}$), and Dangahamulakumburapillewa claimed by Dembatapitirallage Hetuhami; on the south by Korandagollemukulana claimed by the Crown and Pallegirigomuwa-ela; on the west by Puwakgalahamukulana and Polkatuwemukalana claimed by the Crown and the korale boundary of Seven Korales—are the property of the Crown.

Kegalla Kachcheri,
October 17, 1901.

E. T. NOYES,
Assistant Government Agent.




Scale of 4 Chains to an Inch.

Situated in the village Dombemada of Walgam pattuwa in Kinigoda korale, Kegalla District.
Surveyor-General's Office,
Colombo, April 4, 1900.

S. J. C. MORE,
Assistant Surveyor-General.

No. 31
S.P.



Scale of 4 Chains to an Inch.

Situated in the village Dombemada of Walgam pattuwa in Kinigoda korale, Kegalla District.

Surveyor-General's Office,
Colombo, April 4, 1900.

S. J. C. MORE,
Assistant Surveyor-General.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
admitting Lands to be Private Property.

In the matter of the lands commonly called or known as Ranhotimullehena, Pelawattehena, Hakuruwaladeniyahena, &c., situate in the village of Urubokka in the Morowak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 3rd day of August, One thousand Nine hundred, that if no claim to the land commonly called or known as Ranhotimullehena, Pelawattehena, Hakuruwaladeniyehena, &c., situate in the village of Urubokka in the Morowak korale of the Matara District, in the Southern Province, containing in extent 34 acres 3 roods and 16 perches, and shown as lots 17 and 5 in sheet O $\frac{10}{53-61}$, as described in the annexed certified tracings therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 506):

And whereas (1) Kandauda Arachchige Samichchi de Silva of Kadewidiya, (2) Wiratunga Wattubaba, (3) Wiratunga Wattuwa, (4) Wiratunga Hurutale, (5) Don Nikulas Abeyawikkrama, all of Urubokka, made claim thereto, and the Special Officer appointed under section 28 of the said Ordinances made due inquiry into such claim; I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said first and fifth claimants to the said lands, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.


J. G. FRASER,
Special Officer.

Galle, September 7, 1901.

Description of Lands referred to.

I.

The land commonly called or known as Ranhotimullehena, situate in the village of Urubokka in the Morowak korale of the Matara District, in the Southern Province, containing in extent 14 acres and 16 perches, shown as lot 17 in sheet O $\frac{10}{53-61}$, as described in the annexed certified tracing therefrom, and bounded



Land lot No. 17 called Ranhotimullehena, situated in the village Urubokka in the Uduguha pattu of Morowak korale, containing in extent 14A. 0R. 16P.

Sheet O $\frac{10}{53-61}$


Surveyor-General's Office,
Colombo, November 28, 1899.

S. J. C. MORE,
for Surveyor-General.

as follows: on the north by Bemmeliyadda claimed by Jahintantrige Babe and others and Crown forest called Wileheneatura; on the east by Wilehenedeniya belonging to D. F. de Silva Abeywardena, Crown forest called Wileheneatura, and Millagalpottehena claimed by Ataudage Don Davith and others; on the south by the Ranhotimulladola and Ranhotimulla claimed by Ataudage Don Davith and others; on the west by Hinetikumburewatta and Bemmeliyaddewatta claimed by D. F. de S. Abewardena and the footpath.

II.

The land commonly called or known as Pelawatthehena, Hakuruwaladeniyehena, &c., all lying adjacent to each other and forming one block, situate in the village of Urubokka in the Morowak korale of the Matara District, in the Southern Province, containing in extent 20 acres and 3 roods, shown as lot 5 in sheet O $\frac{10}{53-61}$, as described in the annexed certified tracing therefrom, and bounded as follows : on the north



Land lot No. 5 called Pelawatthehena, Hakuruwaladeniyehena, &c., situated in the village Urubokka in the Udugaha pattu of Morowak korale, containing in extent 20A. 3R. 0P.

Sheet O $\frac{10}{53-61}$

Surveyor-General's Office,
Colombo, November 28, 1899.

S. J. C. MORE,
for Surveyor-General.

by the Crown chenas called Udadeniyahena, Batagodellehena, and Pinnaketiyehena ; on the east by Hakuruwaladeniya claimed by Madarahinge Babuwa and others and Hakuruwaladeniya and Indureliyadda claimed by Johintantrige Babe and others ; on the south by Pettaraliyadda belonging to D. N. Abeyawickrema and the Urubokka-ganga ; on the west by Paluwattedeniya and Galpoledeniya claimed by D. W. Abewickrema and others.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Lands to be Crown Property.


In the matter of lands commonly called and known as Kudumbekandekela, Millalandemukalana, Kosgahalanda, and Kosgahalandumukalana, lots 1, 9, 12, and 13 in preliminary plan No. 22, situate in the village of Pingamuwa in Gangaboda pattu of Siyane korale east, in the Western Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section, the first of such publication having been in the *Government Gazette* No. 5,793, dated July 26, 1901, in respect of the above-named lands, and no claim having been made to the said lands,

or to any interest therein within the period of three months from the date specified in the said notice, I, the Hon. Mr. Francis Robert Ellis, C.M.G., Government Agent of the Western Province, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 6th day of November, 1901, order and declare that the following lands are the property of the Crown.

List of lands referred to above, situated in the village Pingamuwa in Gangaboda pattu of Siyane korale east, in the District of Colombo of the Western Province, as shown in plan No. 22 annexed.

1. Lot 1 known as Kudumbekandekela, containing in extent 41 acres; bounded on the north by the boundary of the village Bopagama; on the east by land described in title plan No. 124,262, lot A 1 called Kinagahahenawatta the property of Kudamahaloluwege Thepanis Appu and others, land described in title plan No. 124,156, lot A 2 called Kinagahawatta sold to Kudamahaloluwege Thepanis Appu and Don



Scale of 8 Chains to an Inch.


Lot 1 called Kudumbekandekela, in extent 41A. 0R. 0P., situated at Pingamuwa village in Gangaboda pattu of Siyane korale.

Surveyor-General's Office,
Colombo, May 21, 1901.

J. L. HAMPTON,
for Acting Surveyor-General.

Siman, Police Vidane; on the south by lot B called Moragahawatta the property of Ratnayakage Welon Appu and others; and on the west by lot E called Moragahahena sold to Hehatpurahakuruge Davitha and Thegrisa, lot D called Moragahahena sold to Manchauyaka Appuhamilage Gregoris Appuhamy, lot B called Moragahawatta the property of Ratnayakage Welon Appu and others, land described in title plan No. 65,448, and lots B 4, B 3, B 2, B 1 called Moragahawatta the property of Ratnayakege Welon Appu and others.

2. Lot No. 9 known as Millalandemukalana, containing in extent 12 acres 2 roods 10 perches; bounded on the north by lot A 1½ called Hirigollaowita sold to Don Abraham Wijesinha; on the east by land described in title plan No. 133,774 and the boundary of the village Kendagolla; on the south by lot 11



Scale of 8 Chains to an Inch.


Lot 9 called Millalandemukalana, in extent 12A. 2R. 10P., situated in Pingamuwa village in Gangaboda pattu of Siyane korale.

Surveyor-General's Office,
Colombo, May 21, 1901.

J. L. HAMPTON,
for Acting Surveyor-General.

called Alubogahahena sold to Maha Mudaliyar S. D. Bandaranayaka; and on the west by lot 8 called Millagahalanda sold to Maha Mudaliyar S. D. Bandaranayaka, lot D 1 called Delgahawatta the property of Hehatpurabakurage Podia and Dilla, and lot E 1 called Gorakagahawatta the property of Welagoda-achchige Sedris Appu and Kariyawansa Wickrama-achchige Babasinno.

3. Lot 12 known as Kosgahalanda and lot 13 known as Kosgahalandumukalana, both containing in extent 22 acres 3 roods 30 perches; bounded on the north by lot M 1 called Alubogahawatta sold to Ulpagodapatira-arachchige Sarpino and lot 11 called Alubogahahena sold to Maha Mudaliyar S. D. Bandaranayaka; on the east by the boundary of the village Kendagolla; on the south by the boundaries of the village Kendagolla and Narangaspitiya; and on the west by lot P 1 called Talgaswattakumbura claimed by Dahanaika




Scale of 8 Chains to an Inch.

Lot 12 called Etambagahamukalana, in extent 4A. 2. 36P., situated in Narangaspitiya village in Gangaboda pattu of Siyane korale.

Surveyor-General's Office,
Colombo, May 21, 1901.

J. L. HAMPTON,
for Acting Surveyor-General.



Scale of 8 Chains to an Inch.

Lot 13 called Kosgahalandamukalana, in extent 20A. 3R. 19P., situated in Pingamuwa village in Gangaboda pattu of Siyane korale.

Surveyor-General's Office,
Colombo, May 21, 1901.

J. L. HAMPTON,
for Acting Surveyor-General.

achchige Peris Appu and O 1 called Kosgahawatta sold to Galapatage Mudalihami, land described in title plan No. 168,268, lot S called Talgaswattakumbura and Kelagaskumbura claimed by D. B. Wijeyesinghe and others, lot N 1 called Millagahawatta the property of Handiragama Kankanage Dadohami, and lot 11 called Alubogahahena sold to Maha Mudaliyar S. D. Bandaranayaka.

Colombo Kacheheri,
November 6, 1901.

F. R. ELLIS,
Government Agent.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Land to be Crown Property.


In the matter of land commonly called or known as Kirimetiye mukalana, lot 28 in preliminary plan No. 24, situate in the village of Kuttiwila in Gangaboda pattu of Siyane korale east, in the Western Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section, the first of such publication having been in the *Government Gazette*, No. 5,793, dated July 26, 1901, in respect of the above-named land, and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, the Hon. Mr. Francis Robert Ellis, C.M.G., Government Agent of the Western Province, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this Sixth day of November, order and declare that the following land is the property of the Crown.

Land referred to above, situated in the village Kuttiwila in Gangaboda pattu of Siyane korale east, in the District of Colombo of the Western Province, as shown in plan No. 24 annexed.

Lot 23 known as Kirimetiye mukalana, containing in extent 89 acres and 1 rood; bounded on the north by the boundary of the village Narangaspitiya; on the east by the boundary of the village Hisella; on the south by T. P. 137,150 and lot 23b called Delgahakumbura sold to Jalatpedige Omariya; and on the west by lot E called Horankalupakumbura claimed by W. Sama, lot M 3 called Asweddumuwatta sold to Jalatpedige Horatala, lot K 3 called Kattadiyawatta sold to Horatalpedige Pintuwa and Horatalpedige Kirisonda, lot F 3

called Dambughawatta the property of Jalatpedige Pamanduwa, lot I 3 called Dambughawatta sold to Jalatpedige Amanduwa, lot G 3 called Pillewewatta sold to Jalatpedige Kiri Baiya, lot H 3 called Delgahakumburepillewawatta sold to Jalatpedige Omariya and Kiri Baiya, lot D 3 called Bulughakumbura claimed



Scale of 8 Chains to an Inch.

Situation : Kuttiwila village in Gangabada pattu of Siyane korale.

Lot.	Name of Land	Extent.
...	...	A. R. P.
28	Kirimetiya mukalana	89 1 0

Surveyor-General's Office
Colombo, May 21, 1901.

J. L. HAMPTON,
for Acting Surveyor-General.

by Jalatpedige Belinda and others, lot C 3 called Kanattawatta claimed by Jalatpedige Belinda, lot B 3 called Kiri metiyamukalana sold to Jalatpedige Tembiliya, lot L 663b in P. P. 10,170, and lot 28a called Delgahakumbura claimed by Jalatpedige Omariya.

Colombo Kachcheri,
November 6, 1901.

F. R. ELLIS,
Government Agent.


Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Lands to be Crown Property.

In the matter of lands commonly called and known as Dambugahamukalana, Horagahamukalana, and Horagahamukalana, lots 14, 48, and 49 in preliminary plan 21, situate in the village of Kendagolla in Gangaboda pattu of Siyane korale east, in the Western Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section, the first of such publication having been in the *Government Gazette* No. 5,793, dated July 26, 1901, in respect of the above-named lands, and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, the Hon. Mr. Francis Robert Ellis, C.M.G., Government Agent of the Western Province, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 6th day of November, 1901, order and declare that the following lands are the property of the Crown :

Lands referred to above, situated in the village Kendagolla in Gangaboda pattu of Siyane korale east in the District of Colombo of the Western Province, as shown in plan No. 21 annexed.

Lot 14 known as Dambugahamukalana and lot 48 known as Horagahamukalana, both containing in extent 71 acres 2 roods 20 perches ; bounded on the north by land described in title plan



Scale of 8 Chains to an Inch.

Situation : Kendagolla village in Gangaboda pattu of Siyane korale.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
14	Dambugahamukalana ...	50. 3 0
	Exclusive of lot 32.	

Surveyor-General's Office,
Colombo, May 21, 1901.


J. L. HAMPTON,
for Acting Surveyor-General.

No. 133,774, on the east by the boundary of the Province of Sabaragamuwa, on the south by the boundary of the village Hisella, and on the west by lot 46 called Viharewatta sold to Ranhotipedige

Menika Veda and Ranhotipedige Semitra, lot 20 called Unagahakumbura, Puwakgahakumbura, Horagahakumbura, and Ganellaowitakumbura claimed by Horanage Kiribaiya, Horanage Kirisonda, Horanage Podiya and others, lot 34 called Dambugahakelehena sold to Danangala Atukoralalage Don Menis, lot 33 called Horagahalandawatta sold to Horatalpedige Poddi, lot 34 called Dambugahakelehena sold to Danangala Atukoralalage Don Menis, lot 20 called Unagahakumbura, Puwakgahakumbura, Horagahakumbura and Ganellaowitakumbura claimed by Horanage Kiribaiya, Horanage Kirisonda, Horanage Podiya, and others, lot 15 called Pillewewatta sold to Horatalpedige Sabina, lot 20 called Unagahakumbura, Puwakgahakumbura, Horagahakumbura, and Ganellaowitakumbura claimed by Horanage Kiribaiya, Horanage Kirisonda, Horanage Podiya, and others, lot 12 called Horagahalandawatta sold to Horanage Babiya, lot 10 called Mahakandahena sold to Horanage Babiya, lot 8 called Mahakandewatta sold to Horanage Kiribaiya, lot 3 called Kanattewatta sold to Horanage Podiya, and lot 2 called Podikandewatta sold to Horanage Kiribinda.

Exclusive of lot 32 called Kahatagahawatta within lot 14, in extent 1 rood 24 perches, which has been sold to Horatalpedige Horatali.

2. Lot 49 known as Horagahamukalana, containing in extent 16 acres 25 perches; bounded on the north by the boundary of the village Pingomuwa and lot 35 called Millagahawatta sold to Ranhotipedige Sendiriya; east by lot 37 called Millagahawatta sold to Ranhotipedige Pinsonda, lot 39 called Delgahawatta claimed by



Scale of 8 Chains to an Inch.


Situation: Kendagolla village in Gangaboda pattu of Siyane korale.

Lot.	Name of Land.	Extent. A. R. P.
49	Horagahamukalana	16 0 25

Surveyor-General's Office,
Colombo, May 21, 1901.

J. L. HAMPTON,
for Acting Surveyor-General.

Ranhotipedige Pinsonda, lot 41 called Horagahadeniya claimed by Ranhotipedige Menika Veda, lot 20 called Unagahakumbura, Puwakgahakumbura, Horagahakumbura, and Ganellaowitakumbura claimed by Horanage



Situation : Kendagolla village in Gangaboda pattu of Siyane korale.

Lot.	Name of Land.	Extent.
—	...	A. R. P.
—	Horagahamukalana	20 3 20

Surveyor-General's Office,
Colombo, May 21, 1901.

J. L. HAMPTON,
for Acting Surveyor-General.

Kiribaiya, Horanage Kirisonda, Horanage Podiya, and others, lot 43 called Horagahadeniya claimed by Ranhotipedige Menika Veda, lot 42 called Horagahamukalanahena sold to Edirisingha Mudiyansele Babasingho Appuhamy, lot 20 called Unagahakumbura, Puwakgahakumbura, Horagahakumbura, and Ganelawitakumbura claimed by Horanage Kiribaiya, Horanage Kirisonda, Horanage Podiya, and others, lot 47 called Horagahalanda sold to Edirisingha Mudiyansele Babasingho Appuhamy; on the south by the boundary of the village Hisela; and on the west by the boundary of the village Narangaspitiya.

Colombo Kachcheri,
November 6, 1901.

F. R. ELLIS,
Government Agent.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, 1900," declaring the Land to be Crown Property.

In the matter of land commonly called and known as Karandagollemukalana, situate in the village of Kudagama in the Kinigoda korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named land, and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Edward Thomas Noyes, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 10th day of October, 1901, order and declare that the said land, commonly called and known as Karandagollemukalana, situate in the village of Kudagama in the Kinigoda korale, in the Province of Sabaragamuwa, and shown as lot 44 in sketch plan No. $\frac{32}{P. S.}$ of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent about 52 acres, and bounded as follows: on the north by Korasawelmandiyamukalana claimed by the Crown, Pallegirigamuella, Dangahamulakumbura claimed by Menikrala and others, and Egodakanattehena claimed by D. R. Hetuhami and others; on the east by Balawikotuwa *alias* Liniyagolla (P. P. $\frac{588}{Y 73}$) claimed by the Crown, Koholanagodawatta and hena claimed by Galladda, a mala-ela, deniya, and Koholanagodakumbura claimed by Kiriduraya, Menikagewatta claimed by N. Menika and others; on the south by Karandagollemukalana (lot 45 in sketch plan $\frac{32}{P. S.}$) claimed by E. Ratanajoti Unnanse; on the west by Kapuradalagegala, the village boundary of Aragoda village, Nalurittamukalana claimed by the Crown, and the korale boundary of Seven Korales, North-Western Province—is the property of the Crown.

Kegalla Kachcheri,
October 10, 1901.

E. T. NOYES,
Assistant Government Agent.

Proceedings under "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," relating to Claims to Forest, Chena, Waste, and Unoccupied Lands.

In the matter of the land commonly called or known as Karandagollemukalana, situate in the village of Kudagama in the Kinigoda korale of the Kegalla District, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1901."

WHEREAS in pursuance of section 1 of the said Ordinance No. 1 of 1897 it was duly declared and notified on the Fifteenth day of January, One thousand Nine hundred and One, that if no claim to the land commonly called or known as Karandagollemukalana, situate in the village of Kudagama in the Kegalla District, in the Province of Sabaragamuwa, was made to the Assistant Government Agent of the District of Kegalla within the period of three months from the date specified in such declaration and notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown:

And whereas Elagammillawa Ratanajoti Unnanse of Gabbala pansala made claim thereto, and I, Edward Thomas Noyes, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, made due inquiry into such claim; and whereas I and the said claimant have, with the consent of His Excellency the Governor, come to an agreement in writing concerning the said land, under section 4, sub-section (1), of the said Ordinances:

And whereas it was ordered, in pursuance of the agreement afore-mentioned, that the said Elagammillawa Ratanajoti Unnanse do pay to the Assistant Government Agent at Kegalla on or before the 24th day of August, 1901, a sum of rupees fifty-two and fifty cents (Rs. 52.50) as purchase amount for 3 acres and 2 roods of the said land, more fully described hereinafter, viz., lot 45 in sketch plan $\frac{32}{P. S.}$ called Karandagollemukalana, containing in extent 6 acres; and bounded on the north by Karandagollemukalana (lot 44 in sketch plan $\frac{32}{P. S.}$); on the east by Amunehena claimed by Sasira and others; on the south by Pinkumbura, Pansalawatta, and a hena claimed by E. Ratanajoti Unnanse; on the west by the rock on which Galadeniya Vihare stands and Wewelgamukalana claimed by the Crown:


And whereas the said Elagammillawa Ratanajoti Unnanse has duly paid this amount as agreed, the said claimant is hereby declared to be the owner of the whole of the said land as described above, with the consent of His Excellency the Governor obtained to the publication of such order.

Kegalla Kachcheri,
October 10, 1901.

E. T. NOYES,
Assistant Government Agent.

[For Tracing see page 3320.]

C 8



Scale of 4 Chains to an Inch.

Situated in the village Kudagama of Walgam pattuwa in Kinigoda korale, Kegalla District.

Surveyor-General's Office,
Colombo. April 4, 1900.

S. J. C. MORE,
Assistant Surveyor-General.

Matara District Court, Case No. 9,638.

Reference under "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of the land commonly called and known as Talagahahena *alias* Kekanadurakele, situate in the village of Kekanadura in the Matara Wellaboda pattu, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly given on the 12th day of August, 1898, and published in the *Government Gazette* of the 12th day of August, 1898, in respect of the land commonly called and known as Talagahahena *alias* Kekanadurakele, situated in the village of Kekanadura in the Matara Wellaboda pattu, in the Southern Province, shown as lot 7,631 in preliminary plan 3,296, and bounded as follows: on the north by Kekanadura belonging to Crown ($\frac{2,179}{2,990 \text{ and } 2,991}$ and $\frac{3,296}{7,632}$); on the east by Kotigalawatta sold by Crown to Dr. Schokman (T. P. 151,762); on the south by the Kekanaduramaha-ela; on the west by the Kekanaduramaha-ela; and containing in extent 43 acres 1 rood and 3 perches (*vide* notice No. 235); and a claim having been made thereto by Siddi Arachchige Don Tiadoris de Silva of Gabadawidiya. Siddi Arachchige Don Salman de Silva of Godagama, and due inquiry having been made by me, John Penry Lewis, Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897, into the said claim; and whereas I do not admit the said claim of the said claimants, and have failed to enter into any agreement with the said claimants in respect thereof, such claim is therefore referred by me, under the powers vested in me by sections 5 and 6 of the Ordinance No. 1 of 1897, to the District Judge of Matara.

Matara, March 30, 1901.

J. P. LEWIS,
Special Officer.

D. C., No. 9,638.

Decree.

In the District Court of Matara.

Siddi Arachchige Don Tiadoris de Silva and two others.....Plaintiffs.
Against

The Assistant Government Agent, Matara... ..Defendant.

This action coming on for final disposal before W. E. Thorpe, Esq., District Judge of Matara, on the 30th day of July, 1901, in the presence of Proctor Mr. W. E. Bultjens on the part of the first plaintiff, and of Proctor Mr. C. H. Altendorff on the part of the defendant: It is ordered and decreed that Our Sovereign Lord the King be and he is hereby declared entitled as absolute owner to the land commonly called and known as Talagahahena *alias* Kekanadurakele, situated in the village of Kekanadura, in the Matara Wellaboda pattu, Southern Province, shown as lot 7,631 in preliminary plan 3,296; and bounded on the north by Kekanadurakele belonging to Crown ($\frac{2,179}{2,990 \text{ and } 2,991}$ and $\frac{3,296}{7,632}$); east by Kotigalawatta sold by Crown to Dr. Schokman (T. P. 151,762); south by Kekanaduramaha-ela; and west by Kekanaduramaha-ela; in extent 43 acres 1 rood and 3 perches:

And it is further ordered that the said third plaintiff do pay to the said first plaintiff Rs. 100 and legal interest thereon from June 5, 1896, and that the plaintiffs do pay to the defendant his costs of this action as taxed by the officer of the court.

The 30th day of July, 1901.

W. E. THORPE,
District Judge.*Matara District Court, Case No. 9,650.*

Reference under Section 5 of Ordinance No. 1 of 1897.

In the matter of the land commonly called and known as Kaluwalagehena *alias* Neborukanda situate in the village of Balukawala in the Gangaboda pattuwa of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly given on the 20th day of May, 1899, and published in the *Government Gazette* of the 19th day of May, 1899, in respect of the land commonly called and known as Balukawalagehena *alias* Neborukanda situated in the village of Balukawala in the Gangaboda pattu of the Matara District, in the Southern Province, and bounded as follows: on the north by Neborukanda belonging to Crown; on the east

by Neborukanda and Dikhenyaya belonging to Crown ; on the south by Neborukanda and Dikhenyaya belonging to Crown ; on the west by the old abandoned road, dola, Kumbuskandewattahena claimed by W. Appu and others ($\frac{P. P. 4,927}{Y 559}$), Udadeniya claimed by D. J. Samarasinha ($\frac{P. P. 4,927}{Z 599}$), Kumbuskandekumbura claimed by Peter de Silva Jayasinha and others, and Balukawalagehena belonging to Crown ($\frac{P. P. 4,850}{13,831}$); and containing in extent 36 acres and 27 perches (*vide* notice No. 277) : and a claim having been made thereto by Don Dias Samarasinha Ekanayaka of Tihagoda, and due inquiry having been made by me, John Perry Lewis, Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897, into the said claim ; and whereas I do not admit the said claim of the said claimant, and have failed to enter into any agreement with the said claimant in respect thereof, such claim is therefore referred by me, under the powers vested in me by sections 5 and 6 of the Ordinance No. 1 of 1897, to the District Judge of Matara.

Matara, April 17, 1901.

J. P. LEWIS,
Special Officer.

D. C., No. 9,650.

Decree.

It is ordered and decreed, the plaintiff consenting, that Our Sovereign Lord the King be and he is hereby declared entitled to the land commonly called and known as Balukawalagehena *alias* Neborukanda, situated in the village Balukawala in the Gangaboda pattu of the Matara District, in the Southern Province, and bounded as follows : on the north by Neborukanda belonging to Crown ; on the east by Neborukanda and Dikhenyaya belonging to Crown ; on the south by Neborukanda and Dikhenyaya belonging to Crown ; and on the west by the old abandoned road, dola, Kumbuskandawattahena claimed by W. Appu and others ($\frac{P. P. 4,927}{2,559}$), Kumbuskandekumbura claimed by Peter de Silva Jayasinha and others, and Balukawalagehena belonging to Crown ($\frac{P. P. 4,850}{13,831}$) ; containing in extent 36 acres and 27 perches—as absolute owner.

It is ordered that the plaintiff do pay the costs of this action.

The 20th June, 1901.

W. E. THORPE,
District Judge.

SALES OF ARRACK, TOLL, AND OTHER RENTS.

NOTICE is hereby given that on Monday, December 9, 1901, at 1 P.M., will be put up for re-sale at the Kandy Kachcheri, at the risk of the original purchasers, the under-mentioned Toll Rents of the Central Province from January 1 to December 31, 1902, the original purchasers of which may have failed on or before that date to complete security.

The purchasers at the re-sale will be required to deposit one month's purchase amount on the day of sale.

Further conditions will be read and explained on the day of sale.

Description of Rents.

- 1. Ramboda and Tawalantenna.
2. Pupuressa.
3. Pannal-oya.

Kandy Kachcheri, R. A. G. FESTING,
November 27, 1901. for Government Agent.

මෙහි පහත සඳහන්වන මධ්‍යම දිසාවේ නොවැව් රේන්දවලට වම් 1901 ක්වූ දෙසැම්බර් මස 9 වෙනි දිනදී නොහොත් ඊට මත්තෙන් ප්‍රථම ගැනුම්කරයෝ විසින් ඇප සම්පූර්ණ කරන්ව නොසෙදුගේ විනම්, නැවත විකිනීමෙන් වෙන්ව සෙදෙන්නාවූ යම් අලාභයකට ඔවුන් වග කීමට යටත්කර, වම් 1902 ක්වූ ජනවාරි මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා එම රේන්ද, ඉහතකී දෙසැම්බර් මස 9 වෙනි සඳුදා පස්වරු 1ට මහනුවර කවිචේරියේදී නැවත විකුනන්ව සෙදෙන වග මෙහිත් දැනුම් දෙමි.

නැවත විකිනීමේදී ඉල්ලාගන්නා අයවළුන් විසින් එසේ ඉල්ලාගන්නා ලද ගණනෙන් එක මාසෙක මුදල විකුණු දවසේදී මුදලෙන් බැඳ තබන්ව ඕනෑය.

වැඩිදුර කොන්දේසි විකුණන දවසේදී කියවා තේරුම්කර දෙනුලැබේ.

විකිනීමට කිබෙන රේන්ද හම් :

- 1. රම්බඩ තවලන්තැන්ත.
2. පුපුරුස්ස.
3. පත්තල්මිය.

ආර්. ඒ. ජී. පැස්ටින්,
ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේ වෙනුවට.
වම් 1901 ක්වූ නොවැම්බර් මස 27 වෙනි දින මහ නුවර කවිචේරියේදීය.

NOTICE is hereby given that on Friday, December 20, 1901, at 2 P.M., will be put up for re-sale at the Anuradhapura Kachcheri, at the risk of the original purchaser, the Arrack Rent of the North-Central Province, if the original purchaser has not before that date paid up and settled the eleventh instalment due for the month of November, 1901.

The purchaser at the re-sale will be required to deposit an amount equal to one month's rent in cash on the day of sale.

Further conditions will be read and explained on the day of sale.

L. W. BOOTH,
Government Agent.
Anuradhapura Kachcheri,
November 25, 1901.

NOTICE is hereby given that the following Toll Rents of the Province of Uva, from January 1 to December 31, 1902, will be exposed for sale by public auction at the Badulla Kachcheri on Wednesday, December 4, 1901, at 1 P.M., upon the conditions specified below.

The purchaser will be required to deposit on the day of sale one-twelfth of the purchase amount in cash, and should the offer be accepted by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount, within thirty days of the receipt by him of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the fees of Crown Counsel for examining and giving his opinion on title deeds of properties tendered by him as security, and the fees charged by the Crown Proctor for examining documents and drawing the security bond, and also the expenses of appraising the properties and of registering the security bond.

All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the lands to which they relate are unencumbered. This certificate must be obtained at the cost of the party offering the security.

Further information can be obtained on application to the Government Agent, Uva.

The Ekirankumbura toll is to be free to all traffic, except to carts loaded with only rice or tea.

- 1. Tanamalwila
2. Marangahawela
3. Lunugala
4. Taldena
5. Udakumbalwela
6. Padinawela
7. Ekirankumbura

Badulla Kachcheri, B. J. DUTTON,
November 25, 1901. for Government Agent.

නොනිසිය.

වම් 1902කේ ජනවාරි මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා මෙහි පහත සඳහන්වන උතුරු දිසාවේ පාලම් රේන්දය වම් 1901 ක්වූ දෙසැම්බර් මස 4 වෙනි බදාදා දින පස්වරු එකට මෙහි පහත ජෙන කොන්දේසි පිට බදාදා කවිචේරියේදී විකුනන බව මෙහිත් දැනුම්දෙනවා ඇත.

ගැනුම්කරයා විසින් ඉල්ලාපු ගනනෙන් දෙල ගනන් කොටසකට වැටගෙන මුදල් ගනන සල්ලි වලින් විකුනුම් දිනම ඇපතිබන්ව ඕනෑවා පමන කුත් නොව එම ඉල්ලීම උතුමානන්වහන්සේ විසින් බාරගන්ව සෙදනිකම ඔහුගේ ඉල්ලීම උතුමානන්වහන්සේ විසින් ඒත්තුගත් බව දැනුම් දුන් දින පටන් 30 දවසක් ඇතුලතදී එම ඉල්ලීම ගනනෙන් දෙකෙන් පහවකට වටිනා ඒත්තුගත හැකි ඇප තිබා සම්පූර්ණ කරන්ව ඕනෑය.

ඇපපිනිස කිබනලද ඔප්පු සෝදිසිකෙරීම සඳහා ආණ්ඩුවේ අද්වකාත් උන්නාන්සේට ගෙවියයුතු ගාස්තුවද, ඇපඔප්පු සැදීමටද, ඒවා සෝදිසිකර සම්පූර්ණ කෙරීමට ආණ්ඩුවේ කලමනාකාර පෙරක දෝරුතැනගේ ගාසතුවද ඉඩම් තක්සේරුකෙරීමට සහ ඇප ඔප්පු රජ්ජනුකෙරීමට ගෙවියයුතු ගාස්තුව ඔහු විසින් ගෙවන්ව ඕනෑය.

ඇප වෙනුවෙන් කිබනලද ඉඩන්වල ඔප්පු සමග ඒවා මිට ප්‍රථම ඇපෙකට නොහොත් උකස කට යටත් නැති බවට ඉඩම් ලියා පදින්විකරන රජ්ජටරුනගෙන් සහතිකපත්‍රයක් අමුතා තිබේ

න්ව ඕනෑවා සහ මෙම සහතිකපත්‍රය ලබාගැනීමට ඕනෑකරන විසඳුමක් ඇපතබන අය පසින් දැරියයුතුයි.

මෙ ගැන වැඩිදුර කාරණා උඟව දිසාබේ ආණ්ඩු වේ ඒජන්තතුනගෙන් ඉල්ලීමකල විට දැනගන්න පුළුවන.

මොනසම් භාලු හෝ හේ පව්වා යන කරණන ඇර වෙන කරත්ත සියල්ලක් ඇකීරසන්කුමුරේ රේන්දපලෙන් නිදහසේ අරනුලැබේ.

පාලම් රේන්ද.

- | | |
|---------------|-----------------|
| 1. තනමල්විල. | 4. තල්ලෙන. |
| 2. මරන්තකවෙල. | 5. උඩකුඹල්වෙල. |
| 3. එනුගල. | 6. පාද්‍යාමවෙල. |

ආර්. ජේ. ඩබ්ල්, උඟව දිසාබේ ආණ්ඩුවේ ඒජන්ත විමස.

වම් 1901 ක්වූ නොවැම්බු මස 25 වෙනි දින බදු එ කම්බේරියේදීය.

NOTICE is hereby given that the following Toll Rents of the Province of Sabaragamuwa, from January 1 to December 31, 1902, will be exposed for sale by public auction at the Kegalla Kachcheri on Tuesday, December 10, 1901, commencing at 1 o'clock P.M., upon the conditions specified below :—

Kegalla District.

1. Toll at Karawanella bridge, near the 38th milepost, within 200 yards of the northern end of the bridge over the Kelani-ganga on the road from Avisawella to Yatiyantota and Ruwanwella (together with the branch toll at Karawanella at or near the 37½ milepost on the principal road from Dehiowitz to Karawanella). Payment at one toll will clear the other.
2. Toll at Bibili-oya, between the 52nd and 53rd mileposts, within 200 yards of the bridge on the Yatiyantota-Giniguthena road.
3. Tolls at and near Ruwanwella, viz. :—

- (1) Toll within 1 mile of the bridge over the Gurugoda-oya at Ruwanwella.
- (2) At the ferry over the Kelani-ganga at Ruwanwella.
- (3) At the ferry over the Gurugoda-oya at Anguruwella near Ruwanwella.
- (4) At the paved ford over the Ritigaha-oya near Ruwanwella.
- (5) And the bridge toll over the Ritigaha-oya. (Payment at one toll to clear all five.)

Conditions of Sale.

Ten per cent. of the amount bid must be deposited in cash at the close of the sale.

The 10 per cent. deposit will be forfeited if the necessary securities are not completed as soon as His Excellency the Governor's approval has been communicated to the purchaser.

No title deeds will be accepted as security without a letter signed by the owner stating his willingness to hypothecate the same as security.

All title deeds tendered as security should be accompanied with a certificate obtained from the Registrar of Lands that the lands to which they refer are unencumbered. This certificate must be obtained at the cost of the person offering the security.

That the collection of tolls of the above-mentioned rents must be exactly in the places mentioned in the respective Proclamations issued by Government, and in no other place whatsoever.

Further particulars can be ascertained from the Government Agent.

Further conditions will be read and explained before the sale commences.

E. M. BYRDE,
Government Agent.

Ratnapura Kachcheri,
November 27, 1901.

වම් 1902 ක්වූ ජනවාරි මස 1 වෙනි දින පවත් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා මෙහි පහත සඳහන්වෙන සබරගමු දිසාබේ තොටුපාලම් රේන්ද පහත දක්වන කොන්දේසිවලට යටත්ව වම් 1901 ක්වූ දෙසැම්බර් මස 10 වෙනි අඟහරුවාදු පස්වරු එකට පවත්ගෙන කැගල්ලේ කම්බේරියේදී ප්‍රසබ් වෙන්දේසිකර විකුනනට යෙදෙන බව මෙසේ දැනුමදෙමි.

කැගල්ලේ දිස්ත්‍රික්කේ.

1. අවිස්සාවේල්ලේ සිට සවිසන්තොටට සහ රුවන්වැල්ලට යන පාරේ කැලනිගංගේ පාලමේ උතුරු කොනේ සිට ජර් 200කක් ඇතුලත භාග්‍යක්ෂ 38 කනුවට නුදුරු කරවනැල්ලේ පාලම රේන්දය සහ දෙහිඹවට සිට කරවනැල්ලට ගත මහපාරේ භාග්‍යක්ෂ 37½ කනුවට නුදුරු කරවනැල්ලේ අතුරේන්දයද.

මෙසින් එක රේන්දපලකදී රේන්කාසි ගෙව් වොන් ඒ දවස තුලදී අනිත් රේන්දපලෙන් ගෙව් මෙන් නිදහස්ය.

2. පිටිකන්තොට සිට ගිනිගන් හේනට යන පාරේ පාලමේ සිට ජර් 200කක් ඇතුලත භාග්‍යක්ෂ 52 සහ 53 කනුව අතරේ කිබ්ලිඹියේ පාලම රේන්දයද.

3. රුවන්වැල්ලට සහ ඊට නුදුරුව තිබෙන රේන්දපලවල් :—

- (1) රුවන්වැල්ලේ ගුරුගොඩඹියේ පාලමට ඇතැක්මක් ඇතුලත තිබෙන ගුරුගොඩඹියේ පාලම රේන්දයද.
- (2) රුවන්වැල්ලේ කැලනිගංගේ තොටුපල් රේන්දයද.
- (3) රුවන්වැල්ලට නුදුරුව අඟුරුවැල්ලේ ගුරුගොඩඹියේ තොටුපල් රේන්දයද.
- (4) රුවන්වැල්ලට නුදුරුව ඊටිගහඹියේ ගල් අල්ලා තිබෙන තොටුපල් රේන්දයද.
- (5) ඊටිගහඹියේ පාලම රේන්දයද.

මෙසින් එක රේන්දපලකදී රේන්කාසි ගෙව් වොන් ඒ දවස තුලදී අනිත් රේන්දපලවල්වලට ගෙව්මෙන් නිදහස්ය.

විකිනීමේ කොන්දේසි.

ඉල්ලා ගන්නාලද ගතහෙන් සියේට දහස බැගින් ගණනක් විකිනීම නිමවූ වහාම මුදලෙන් බැඳ තබනට ඕනෑය. ගරුතර ආණ්ඩුකාර උතු මානන්වකනසේගේ ඒත්කුනානිම ගැනුම්කාර යාට දැන්වූ වහාම ඕනෑකරණ ඇප සම්පූර්ණ කර දෙන්නට නොයෙදුනේ විනම් ඉහතකී බැඳතබනට යෙදුනු දහසෙන් එක දඬුවම් වෙනුව අල්ලා ගන්නට යෙදේ.

ඇපේට බද්දනලද ඔප්පුවල පේන ඉඩම් ඇපේට බැඳ දීමට මනාපබව කියා ඒ ඉඩම් අයිතිකාරයා විසින් අත්සන්කර දෙනලද ලියුමක් නැතුව එම ඔප්පු දැරගනට නොයෙදේ.

ඇපේට දෙනලද සියළුම ඔප්පුවල සඳහන් වෙන ඉඩම් අන්කීසි උකසකට ඇපේකට බැඳී නැති හැටියට ගම්බම් ලියා සටහන්කරන රෙජිස්ට්‍රාර්තුනගෙන් සහතික පත්‍රයක් ලබාගෙන එම සහතිකපත්‍රය ඒ ඔප්පු සමග එවන්නට ඕනෑය. එම සහතිකපත්‍රය ඇපදෙන තැනැත්තාගේ පසු මෙන් ලබාගනට ඕනෑය. ඉහත සඳහන්කල පාලම් රේන්දවලට රේන්දකාසි අයකෙරුම ආණ්ඩු වොන් ප්‍රකාසපත්‍රවල නියමකර තිබෙන නොවූ සහතික වලදීම අයකරණවා මිස වෙන. මොනසම් සහතික සකද්වත් අයකරනට බැරිය.

ලැබිණු කාරණා ආණ්ඩු මේ ඒජන්ත උත්තාස
සේවයේ දැනගන්නට පුළුවන.

ලැබිණු කොන්දේසි විකිණීම පටන්ගන්නට පුළුවන
සේව කිසිවක් මේ කොන්දේසි ලැබේ.

ඊ. ඇම්. බර්ඩ්,
ඒජන්ත උත්තාසයේ.

වම් 1901 ක්වු කොවැම්බර් මස 27 වෙනි
දින රත්නපුරේ කම්මේරියේදීය.

NOTICE is hereby given that the Government Agent of the Province of Sabaragamuwa will receive sealed tenders for the purchase of the under-mentioned Toll Rents of the Province of Sabaragamuwa from January 1 to December 31, 1902. The tenders, which must be in sealed envelopes superscribed "Tender for Toll Rents," will be received at the Ratnapura Kachcheri until 12 o'clock noon on Friday, December 13, 1901, when they will be opened, and all persons making tenders will be required to be present or to satisfy the Government Agent by some duly accredited agents that the tender is made *bona fide*.

The person whose tender is selected by the Government Agent for submission to the Governor will be required to deposit at once one-tenth of the purchase amount in cash; and should the tender be accepted by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount, within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the fees of the Crown Counsel for examining and giving his opinion on the title deeds of the properties tendered by him as security, and for examining and settling the security bond, and the fees charged by the Crown Proctor for examining documents and drawing the security bond, and also the expenses for appraising the properties and of registering the security bond. All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the lands to which they relate are unencumbered. This certificate must be obtained at the cost of the party offering the security.

Further information can be obtained on application to the Government Agent.

Ratnapura District.

1. Toll at Kuruwita bridge.
2. Toll at Getaheta bridge.
3. Toll at Bilibul-oya bridge.
4. Road toll between 58th and 59th mileposts, Ketandola.
5. Road toll between 65th and 66th mileposts, Patakada.
6. Road toll between 72nd and 73rd mileposts, Hunuwala.

If no satisfactory offers are made by tenders, the rents will be put up for sale by public auction.

EVAN M. BYRDE,
Government Agent.

Government Agent's Office,
Ratnapura, November 27, 1901.

මෙහි පහත සඳහන් වෛක සබරගමුව පළාතේ ගොවිපලි පාලම රේන්ද වම් 1902 ක්වු ජනවාරි මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා ආණ්ඩුවෙන් බදු ගැණවීමට එවැනි පුද්ගලයන් ඉල්ලීම පත් කිරීමට දිසා මේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාසයේ විසින් භාරගනු ලැබේ.

මතු ක්වු පුද්ගලයන් ඉල්ලීම පත් වනු ලැබේ දැන්වීමේ දී "Tender for Toll Rents" පාලම රේන්ද වම් 1901 ක්වු දෙසැම්බර් මස 13 වෙනි දින දක්වා දවල් 12 වනතුරු රත්නපුරේ කම්මේරියට භාරගනු ලැබේ. එවැනි එකීදී එවැනි මුද්දර කඩා බලනවා ඇත. තුදු ඉල්ලීම පත් දැක්වීම සැමදෙනාම ඉදිරිපිට ඇති දැන (කැටුණක් තුළින් විසින් වෙත ආයතන) හිස බලන සේ දී බහු එවා හෝ) ඒ දෙකටද ඉල්ලීම පත් කැබැඳි ඇත් යන එවා බවට ඒජන්ත උත්තාසයේ ඒජන්ත උත්තාසයට එකිය.

ආණ්ඩුවේ ඒජන්ත උත්තාසයේ විසින් උතුරු කන්තක නගරයේ වෙත මිපුකර ස්ථලයට ගොස් ගන්නා ලද ඉල්ලීම පාලම ආණ්ඩුකාරයා විසින් ඉල්ලා පු ගනු ලැබූ දැනගත් කොටස කට වැටෙන පුද්ගලයන් සඳහා සලස්වනු ලබන විට ආයතන කිසිවක් වැඩි වැඩි පැහැදිලි කළ යුතුය. මෙහි ඉල්ලීම උතුරු කන්තකයේ විසින් භාරගනු ලැබූ දැනගත් මුද්දර කඩා බලනවා ඇත. තුදු ඉල්ලීම පත් දැක්වීම සැමදෙනාම ඉදිරිපිට ඇති දැන (කැටුණක් තුළින් විසින් වෙත ආයතන) හිස බලන සේ දී බහු එවා හෝ) ඒ දෙකටද ඉල්ලීම පත් කැබැඳි ඇත් යන එවා බවට ඒජන්ත උත්තාසයේ ඒජන්ත උත්තාසයට එකිය.

ආයතන විසින් ඒජන්ත උත්තාසයේ දැනගත් මුද්දර කඩා බලනවා ඇත. තුදු ඉල්ලීම පත් දැක්වීම සැමදෙනාම ඉදිරිපිට ඇති දැන (කැටුණක් තුළින් විසින් වෙත ආයතන) හිස බලන සේ දී බහු එවා හෝ) ඒ දෙකටද ඉල්ලීම පත් කැබැඳි ඇත් යන එවා බවට ඒජන්ත උත්තාසයේ ඒජන්ත උත්තාසයට එකිය.

මෙහි ඉල්ලීම පත් දැක්වීම සැමදෙනාම ඉදිරිපිට ඇති දැන (කැටුණක් තුළින් විසින් වෙත ආයතන) හිස බලන සේ දී බහු එවා හෝ) ඒ දෙකටද ඉල්ලීම පත් කැබැඳි ඇත් යන එවා බවට ඒජන්ත උත්තාසයේ ඒජන්ත උත්තාසයට එකිය.

රත්නපුරේ දිස්ත්‍රික්කයේ.

1. කුරුවිට පාලම රේන්දරද.
2. ගැටහැන්ගේ පාලම රේන්දරද.
3. බෙලිපුලුම්බාද පාලම රේන්දරද.
4. හැතැන්ම 58 සහ 59 කහු අතරේ කැටුණේදී පාලම රේන්දරද.
5. හැතැන්ම 65 සහ 66 කහු අතරේ පාලම පාලම පාලම රේන්දරද.
6. හැතැන්ම 72 සහ 73 කහු අතරේ පුහුණු පාලම රේන්දරද.

ලැබිණි විකිණීම සැමදෙනාම ඉදිරිපිට ඇති දැන (කැටුණක් තුළින් විසින් වෙත ආයතන) හිස බලන සේ දී බහු එවා හෝ) ඒ දෙකටද ඉල්ලීම පත් කැබැඳි ඇත් යන එවා බවට ඒජන්ත උත්තාසයේ ඒජන්ත උත්තාසයට එකිය.

ඊ. ඇම්. බර්ඩ්,
ආණ්ඩුවේ ඒජන්ත උත්තාසයේ.

වම් 1901 ක්වු කොවැම්බර් මස 27 වෙනි
දින රත්නපුරේ කම්මේරියේදීය.

MISCELLANEOUS NOTICES.

SPECIFICATION showing the further allotments of land benefited by the Werapitiya Ma-ela irrigation works; the names, so far as they can be ascertained, of the proprietors; and the amounts due upon each allotment.

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Charge or Rate in Perpetuity for Interest and Upkeep at Rs. 1 per Acre.		
			Extent.	Rs.	c.
126	Makulagawa-aswedduma	Matalawe Ukku Banda	1 0 0	1	0
127	Kawisekarayehena-aswedduma	Edandupola Dingiri Menika	1 0 0	1	0
128	Mahapihilhena-aswedduma	Puhulpannawe Kiri Banda	0 1 24	0	40

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent. A. R. P.	Charge or Rate in
				Perpetuity for Interest and Upkeep at Re. 1 per Acre. Rs. c.
129	Medahena-aswedduma	Gomagodagedara Ran Menika	0 0 32	0 20
130	Galketiya-hena-aswedduma	Ataragalle Kaluwa	0 1 0	0 25
			2 3 16	2 85

Kandy Kachcheri,
November 20, 1901.

R. A. G. FESTING,
for H. WACE, Government Agent,
Central Province.

REVISED Specification showing the allotments of land benefited by **Kendala-ela**; the names, so far as they can be ascertained, of the proprietors of such allotments; and the amount due upon each allotment.

No.	Name of Field.	Name of Owner.	Extent. A. R. P.	Amount.
				Rs. c.
1	Kiripota	Mausagala Sumana Unnanse	2 2 0	4 90
2	Do.	D. H. Gunasekere, Notary	0 3 0	1 47
3	Kiripotadaranda	do.	1 0 0	1 96
4	Dalugahakumbura	D. C. Kotalawela	0 2 20	1 22½
5	Do.	do.	0 2 20	1 22½
6	Do.	do.	1 1 0	2 45
7	Galpotttekumbura	do.	0 3 0	1 47
8	Waliarawepitiya	do.	0 2 0	0 98
9	Mulatakumbura	Dawunda-agedara Punchirala	2 1 0	4 41
10	Do.	Pallewidiya B. J. Samdeen	0 2 20	1 22½
11	Galpotttekumbura	Idame Tissahami and others	1 0 0	1 96
12	Dumbarayakumbura	Dumbaragedarahami	0 3 0	1 47
13	Do.	Gotuwelagedara Punchi	0 1 0	0 49
14	Do.	Gampolage Maria Fonseka	1 0 0	1 96
15	Kodituwakkumbura	Idamalgodā Rambukpota Kumarihami	3 1 0	6 37
16	Wattakumbura	do.	2 2 0	4 90
17	Kudakiripota	Badulla Mutiangana Vihare	2 2 0	4 90
18	Perakotay	do.	0 0 32	0 39
19	Karande	do.	2 2 0	4 90
20	Pasnawela	do.	3 3 0	7 35
21	Asweduma	do.	3 0 0	5 88
22	Hirikumbura	do.	3 0 0	5 88
23	Wakkumbura	do.	3 2 0	6 86
24	Madamekumbura	do.	1 2 0	2 94
25	Palliarawa	do.	0 2 0	0 98
26	Nilamahakiripota	Mrs. Gunawardena of Viharagoda	4 0 0	7 84
27	Mailatta	Kalu Banda, Notary	1 3 0	3 43
28	Ratnagoda	do.	3 2 0	6 86
29	Bittara-amuna	do.	2 2 0	4 90
30	Oya-arawa	Palipota Appuhami and others	1 1 0	2 45
31	Mailatta	Mr. Rettie	1 0 20	2 20½
32	Asuramahaliyadda	Mendis Appu	0 1 0	0 49
33	Totapala-arawa	Keenagahakumbura Ukku Banda	0 1 8	0 58½
34	Do.	do.	0 1 8	0 58½
35	Do.	do.	0 1 8	0 58½
36	Dammugahakumbura	J. Dias, late Muhandiram	1 2 0	2 94
37	Do.	Hommaragedara Allis	0 1 20	0 73½
38	Dalukgahakumbura	Uguressagahawatta Ukku Banda	0 2 0	0 98
39	Welikona	J. Dias, late Muhandiram	0 3 0	1 47
40	Godunnearawa	Uguressagahawatta Appuhamy	1 0 0	1 96
41	Pitapolekumbura	D. A. Weerakoon	0 3 20	1 71½
42	Halgalarawa	Warakadandehami	1 2 0	2 94
43	Kirigalarawa	do.	0 2 0	0 98
44	Halgalarawa	Kalu Banda, Notary	1 3 0	3 43
45	Koskanuwa	Mausagala Sumana Unnanse	4 0 0	7 84
46	Ehelagahakumbura	Badulla Katragam Dewale	4 2 0	8 82
47	Vidanamuttettuwa	do.	4 2 0	8 82
48	Badahaliyakumbura	Pattini Dewale	1 3 0	3 43
49	Warakawa	Estate of late Mr. Solomons	2 2 0	4 90
50	Edandearawa	Katragam Dewale of Badulla	1 0 0	1 96
51	Nandiarawa	Rupasinghe of Dikwella	1 1 0	2 45
52	Oya-arawa	Crown	0 1 20	0 73½
53	Pallearawa	Pulikade Nonohamine	0 3 0	1 47
54	Do.	Kuppe on behalf of Pattini Dewale of Badulla	0 2 0	0 98
55	Do.	Estate of Don David Appuhami	0 0 14	0 17
56	Do.	do.	0 3 0	1 47
			86 0 10	168 66½

		Rs. c.
Rate per acre	...	1 96
Rate per rood	...	0 49
Rate per perch	...	0 1½

Badulla Kachcheri,
November 23 1901

B. J. DUTTON,
for Government Agent.

කැල ඇලෙන් ප්‍රයෝජන ලබන්නාවූ බිම්කම්වල, දැනගත්ව නැති පමණින් ඒවායේ අයිතිකාරයින්ගේ නාද, එක එක බිම්කම්වලට ගෙවියයුතු ගණනද දක්වන්නාවූ සුබකරණලද ලේඛනය. අවරුද්දට දහඅළු රුද්දක් ගෙවීමකි.

නො.	කුඹුරේ නම.	අයිතිකාරයාගේ නම.	මහන.		මුදල.		
			අ.	රු. ප.	රු.	ප.	
1	කිරිපොත	මලස්සාගොල්ලේ සුමනලත්තානසේ	2	2	0	4	90
2	එම	සී. එච්. ගුණසේකර, නොතාරිස්	0	3	0	1	47
3	කිරිපොතදැරඩ	එම	1	0	0	1	96
4	දළුගහකුඹුර	ඩී. සී. කොතලාවල	0	2	20	1	22½
5	එම	එම	0	2	20	1	22½
6	එම	එම	1	1	0	2	45
7	ගල්පොත්තේකුඹුර	එම	0	3	0	1	47
8	වැලිඅරුවෙපිටිය	එම	0	2	0	0	98
9	මුලුනකුඹුර	දඹුල්ලගොදර පංචිඤ්ඤ	2	1	0	4	41
10	එම	පල්ලේවිදියේ බී. ජේ. සමදීන	0	2	20	1	22½
11	ගල්පොත්තේකුඹුර	ඉබමේ නිසාගාමි සහ තවත් අය	1	0	0	1	96
12	දුම්බරගාකුඹුර	දුම්බරගොදරගාමි	0	3	0	1	47
13	එම	ගොටුවලගොදර පුත්ච්චි	0	1	0	0	49
14	එම	ගල්පලගේ මරිතා පොත්සේකා	1	0	0	1	96
15	කොඩිගුවක්කුඹුර	ඉද්දමල්ගොඩ රඹුක්පොත කුමාරිගාමි	3	1	0	6	37
16	වත්තේකුඹුර	එම	2	2	0	4	90
17	කුඩාකිරිපොත	බදුළු මුහුණතගහ විහාරේ	2	2	0	4	90
18	පේරකොටේ	එම	0	0	32	0	39
19	කරදේ	එම	2	2	0	4	90
20	පස්නාවෙල	එම	3	3	0	7	35
21	අස්වැද්දුමේකුඹුර	එම	3	0	0	5	88
22	හිරිකුඹුර	එම	3	0	0	5	88
23	වක්කුඹුර	එම	3	2	0	6	86
24	මඩමේකුඹුර	එම	1	2	0	2	94
25	පල්ලේඅරුව	එම	0	2	0	0	98
26	නිලමහකිරිපොත	විහාරගොඩ ගුණවිචිත නෝනා	4	0	0	7	84
27	මෙලුත්ත	කළුබත්තා නොතාරිස්	1	3	0	3	43
28	රත්නාගොඩ	එම	3	2	0	6	86
29	බිත්තරඅමුන	එම	2	2	0	4	90
30	බසේඅරුව	පිලිපොත අප්පුතාමිට් සහ තවත් අයට	1	1	0	2	45
31	මෙලුත්ත	රුමි මහත්මයා	1	0	20	2	20½
32	අසුරමහලියද්ද	අසුරමහලියද්දේ මැත්තේඅප්පු	0	1	0	0	49
33	ගොටුපොලඅරුව	නිහගහකුඹුරේ උක්කුබත්තා සහ තවත් අය	0	1	8	0	58½
34	එම	එම	0	1	8	0	58½
35	එම	එම	0	1	8	0	58½
36	දඹුලුගහකුඹුර	ටී. බසස් හිටපු මුහුණතේ	1	2	0	2	94
37	එම	කොම්මරගොදර අල්ලිස්	0	1	20	0	73½
38	දළුගහකුඹුර	උගුරුස්සගහවත්තේ උක්කුබත්තා	0	2	0	0	98
39	වැලිකොන	ටී. බසස් හිටපු මුහුණතේ	0	3	0	1	47
40	ගොඩුත්තේඅරුව	උගුරුස්සගහවත්තේ අප්පුතාමි	1	0	0	1	96
41	පිටපොල්කුඹුර	ඩී. ඒ. විරකෝන්	0	3	20	1	71½
42	හලගල්අරුව	මරකාදන්භේතාමි	1	2	0	2	94
43	කිරිගල්අරුව	එම	0	2	0	0	98
44	හලගල්අරුව	කළුබත්තා නොතාරිස්	1	3	0	3	43
45	කොස්කනුව	මලස්සාගොල්ලේ සුමනලත්තානසේ	4	0	0	7	84
46	ඇහැලගහකුඹුර	බදුළු කහරගත්තේදේවාලේ	4	2	0	8	82
47	විදුනමුත්තෙට්ටුව	එම	4	2	0	8	82
48	බඩහැලගහකුඹුර	පත්තිනිදේවාලේ	1	3	0	3	43
49	මරකාව	සලමත් මහත්මයාගේ මුදලේ	2	2	0	4	90
50	ඒදන්භේඅරුව	බදුළු කහරගම් දේවාලේ	1	0	0	1	96
51	තත්තේඅරුව	දික්වැල්ලේ රූපසිංහ	1	1	0	2	45
52	බසේඅරුව	රූපසිංහ	0	1	20	0	73½
53	පල්ලේඅරුව	පිල්ලේකඩේ නොත්තෝතාමිනේ	0	3	0	1	47
54	එම	බදුළු පත්තිනිදේවාලේ වෙනුවෙන් කුප්පේ	0	2	0	0	98
55	එම	දොන් ඩේවිඩ් අප්පුතාමිගේ මුදලේ	0	0	14	0	17
56	එම	එම	0	0	0	1	47
මුළුගණන			86	0	10	168	66½

අක්කරගහ ගණන රුපියල් 1.96.
 රුබිඵකක ගණන ගහ 49.
 පරිච්ඡකක ගණන ගහ 14½

වස 1901 ක්වූ මක්කෝමු මස බදුළු කම්බේරියේදිග.

වෙනි දින

ඩී. ජේ. බටන්, අත්සනවලින් ඒරත්ත.

NOTICE is hereby given that on Friday, December 20, 1901, at 12 noon, the Assistant Government Agent for the Hambantota District will put up for sale by public auction, at his office at Tangalla, 75 pieces of ebony containing about 100 cubic feet.

The timber may now be seen at the Tangalla Resthouse.

B. HORSBURGH,
Assistant Government Agent.

Hambantota, November 23, 1901.

විෂි 1901 ක්වූ දෙසැම්බ් මස 20 වෙනි දින දවල් 12ට හම්බන්තොට උපඵ්ජන්තනාන විසින් තන්ගල්ලේ උත්තාන්සේගේ කන්තෝරුවේදී කිසිකිසි අඩු 100ක් පමන කළු වර දූවදඬු 75ක් ප්‍රසිඛ වෙන්දේසියේ විකුනනට යෙදේ. තන්ගල්ලේ තානාසමේදී මෙම දූවදඬු බලාගැනීමට හැකිය.

බී. හෝර්ස්බර්ග්,
ආණ්ඩුවේ උපඵ්ජන්තනාන.

විෂි 1901 ක්වූ නොවැම්බ් මස 23 වෙනි දින හම්බන්තොටදීය.

NOTICE is hereby given that the lease of the right to search for gems for two years from January 1, 1902, in the portion of the river Nirieli-ganga called Gurudiyawala at Niriella in the Palle pattu of Nawadun korale, in the District of Ratnapura, will be sold by public auction at the Ratnapura Kachcheri on Friday, December 20, 1901, at 2 o'clock P.M.

The person whose bid is accepted by the Government Agent, subject to the approval and confirmation by

Government, will be required to deposit the full purchase amount at once in cash.

Boundaries.

- North.—Ketakada (group of rocks).
- East.—Kottagodamukalana Ihalakella.
- West.—Welipotahena and Atura.
- South.—Ketakada (group of rocks).

E. M. BYRDE,
Government Agent.

Government Agent's Office,
Ratnapura, November 23, 1901.

රත්නපුරේ දිසත්‍රිකේන් නවදුන්කෝරලේ පල්ලේ ලේපත්තුමේ, නිරිඇල්ලේ පිහිටා තිබෙන, නිරිඇල්ලගේ “ගුරුදියවල” කියන ස්ථානයේ මැනින් ගැට්මේ බලය, විෂි 1902කේ ජනවාරි මස 1 වෙනි දින පටන් අවුරුදු දෙකකට, ලබන දෙසැම්බ් මස 20 වෙනි සිකුනරාද පස්වරු දෙකට රත්නපුරේ කවිචේරියේදී ප්‍රසිඛ වෙන්දේසියේ විකුනනවා ඇත.

ආණ්ඩුවෙන් බාරගෙන ස්ඵරකිරීමට යටත්ව, ඵ්ජන්තඋත්තාන්සේ විසින් බාරගනට යෙදෙන ඉල්ලීමේ මුදල ඉල්ළුමිකාරයා විසින් එවලේම ගෙවනට ඕනෑය.

මාරුම්.—උතුරට කැටකඩ (ගල්ගොඩ); නැගෙනහිරට කෝට්ටගොඩ මුකලානේ ඉහලකැල්ල; බස්නාහිරට වැලිපොත හේන සහ අතුර; දකුණට කැටකඩ (ගල්ගොඩ).

ඊ. ඇම්. බර්ඩ්,
ආණ්ඩුවේ ඵ්ජන්තවමිත.

විෂි 1901 ක්වූ නොවැම්බර් මස 23 දින රත්නපුරේ ඵ්ජන්තඋත්තාන්සේගේ කන්තෝරුවේදීය.